



Ceylon Government Gazette

Published by Authority.

No. 5,310—FRIDAY, SEPTEMBER 14, 1894.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales:—	PAGE		PAGE
Western Province	247	Land Acquisition Notices	267
Central Province	248	Land Resumption Notices	275
Northern Province	—	Notices under "The Forest Ordinance"	—
Southern Province	250	Notices of sale of Arrack, Opium, and Toll Rents	—
Eastern Province	—	Notices of sale of Salt and Timber	—
North-Western Province	265	Notifications of Close Seasons, Infected Areas, &c.	—
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	—
Province of Uva	266	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa	266		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,416, W. P.

Colonial Secretary's Office,
Colombo, August 30, 1894.

At noon on Tuesday, October 2, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,136.

Situation—Pallepattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
4547	Katururundukele	Mawatgama	4 0 24

Preliminary plan 7,121.

Situation—Pallepattu of Hewagam korale.

8	Achchariahena	Pitipana	12 1 23
---	---------------	----------	---------

Preliminary plan 4,898.

Situation—Medapattu of Hewagam korale.

3472	Polgahatotakele	Bope	6 3 38
3473	Do.	do.	2 1 27

Preliminary plan 4,775.

Situation—Udugahapattu of Hewagam korale.

1682	—	Diddeniya	2 2 28
1678	—	do.	0 1 25

PART III.—Page 247

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
1714	—	do.	1 0 15
	Preliminary plan 6,311.		
	Situation—Pallepattu of Hewagam korale.		
9005	—	Oruwala	1 3 21
R 432	—	do.	1 1 38
S 432	—	do.	0 3 38
T 432	—	do.	1 1 21
9006	Wewadeniya	do.	1 2 7
9007	Do.	do.	0 2 31
9008	Do.	do.	1 2 28
9010	Do.	do.	2 1 26
V 432	—	do.	6 0 7
9011	—	do.	2 3 36
8998	—	Koratota	1 0 38
8999	Horapayalanda	do.	1 0 8
9004	Habalwalalanda	Oruwala	4 0 37

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

වම් 1894 ක්වු අගොස්තු මස 30 වෙනි
No. 1,416, W. P. දින කොළඹ මහසෙනසුනායක රජයේ
සේවයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්
නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩු
බව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට
වම් 1894 ක්වු ඔක්තෝබර් මස 2 වෙනි දිනවු අහඹු
වාද් දවාලට කොළඹ කම්මෙරියේදී වෙන්දේසිකර විකු
ණනට නොහොත් බේරුම්කරදෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 3,136. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	ආ. රු. ප.
4547	කඩුකුරුවේදකැලේ	මාවත්ගම	4 0 24

සිතියම 7,121.

8 ආචාර්යාසේන පිටිපන 12 1 23

සිතියම 4,898. සේවාගම්කෝරලේ මැදපත්තුවේ.

නො.	පොල්ගහකොට කැලේ	බෝපේ	ආ. රු. ප.
3472			6 3 38
3473	එම	එම	2 1 27

සිතියම 4,775. සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.

නො.		දිද්දෙනිය	ආ. රු. ප.
1682	—		2 2 28
1678	—	එම	0 1 25
1714	—	එම	1 0 15

නො.	ඉඩමේ නම.	ගමේ නම.	ආ. රු. ප.
සිතියම 6,311. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.			
9005	—	බරුවල	1 3 21
R 432	—	එම	1 1 38
S 432	එම	එම	0 3 38
T 432	—	එම	1 1 21
9006	වැවදෙනිය	එම	1 2 7
9007	එම	එම	0 2 31
9008	එම	එම	1 2 28
9010	එම	එම	2 1 26
U 432	—	එම	6 0 7
9011	—	එම	2 3 36
8998	—	කොරකොට	1 0 38
8999	ගොරපොලන්ද	එම	1 0 8
9004	හබ්ලේවලන්ද	බරුවල	4 0 37

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10ක බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජන රාල් උත්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත් නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව පිට,

ඊ. නොඑල් වාකර,
මහසෙනසුනායක වම්ක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,431, C. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Wednesday, October 31, 1894, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in Palispattu east of Pata Dumbara in the District of Kandy, Central Province.

Preliminary plan 3,919.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
10,649	Portion of old road	Rambukwella	Mama Levvai	Waste	0 0 29
10,650	Do.	do.	Punchirala Arachchi	do.	0 0 18
10,651	Do.	do.	do.	do.	0 0 21
10,652	Do.	do.	do.	Field	0 0 8
10,654½	Do.	do.	Gamagedara Punchirala	Garden	0 0 16

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,431, C. P.

වර්ෂ 1894 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කළ කටයුතු වේදිය.

මහලුම් දිසාවේ ගෞරවනීය ජ්වන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දින දවල් 12ට මහනුවර කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහලුම් දිසාවේ පාසලමාර පලිසිපත්තුවේ නැගෙනහිර කෝරළේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 5ක්.

සිතියම 3,919. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
10649	රඹුක්වැල්ල	මාමා ලේවාසි	මුඩු බිම	0 0 29
10650	එම	පුත්තරල ආරච්චිල	එම	0 0 18
10651	එම	එම	එම	0 0 21
10652	එම	එම	කුඹුර	0 0 8
10654½	එම	ගමගෙදර පුත්තරල	වත්ත	0 0 16

අක්කරයක් රුපියල් 10යේ හිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරාලුන්තාන්සේගෙන් දැනගන්නට හැකිවන්නේ ඇර, එකී නිමේ කොන්දේසි ගැන කොරතුරු මහලුම් දිසාවේ ගෞරවනීය ජ්වන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට හැකිවේ.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලය,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙවිවරයා විසින්.

No. 1,432, C. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Wednesday, October 24, 1894, at 12 o'clock, the Assistant Government Agent for Nuwara Eliya District will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,447.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 765	Wattaddara	W. P. Banda, Ratamahatmaya	Crown	Patana	7 0 38

Upset price,—Rs. 20 per acre.

Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,432, C. P.

වර්ෂ 1894 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කළ කටයුතු වේදිය.

මහලුම් දිසාවේ නුවරඑළියේ උපජ්වන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින දවල් 12ට මහනුවර කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහලුම් දිසාවේ නුවරඑළිය පලාතේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 5ක්.

සිතියම 4,447. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
R 765	වටද්දර	ඩබ්ලිව්. පී. බන්ධාරවෙමහත්මයා	පහත්බිම	7 0 38

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරාලුන්තාන්සේගෙන්ද, එකී නිමේ කොන්දේසි ගැන කාරණා මහලුම් දිසාවේ නුවරඑළියේ ආණ්ඩුවේ ජ්වන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලය,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙවිවරයා විසින්.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 878, s. p.

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Friday, October 19, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Baddegama resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 4,061.—Yatalamatta.						
Claimant—Crown.						
10249	Bembodakanda	Don Hendrick de Silva	Dissanayaka Chena	2	0	22
10250	Do.	do.	do.	0	1	9
Preliminary plan 4,007.—Mahalapitiya.						
Claimant—Crown.						
10114	Agulakumbureduwa	Truton B. Karunaratne	Chena	2	0	15
Preliminary plan 4,009.—Hemmeliya.						
Claimant—Crown.						
10117	Kudahambana Kandeaddara	Sinnochchi de Silva	Dissanayaka Chena	1	1	5
10118	Do.	do.	do.	0	1	8
10119	Udaokanda	G. R. Matheshamy de Silva	do.	1	3	34
10120	Do.	do.	do.	0	1	18
Preliminary plan 4,068.—Yatalamatta. Claimant—Crown.						
10267	Magahenekanda	Martinus Dias Wikkramasingha	Chena	1	2	21
Preliminary plan 3,831.—Mabotuwana. Claimant—Crown.						
9443	Galagawakumbura	Appuge Dingiappu	Paddy field	0	3	16
9444	Kanattawatta-addara	do.	Owita, yams, &c.	0	1	22
9445	Indigasowita	Yagodage Aberan de Silva	Owita and chena	2	1	19
9446	Dolagawakoratuwa or Muttagekoratuwa	do.	Vegetable, yams, &c.	0	1	14
9447	Rukattanahenakanda	—	Garden	0	0	7
9448	Galahagodakanda	—	Jungle	10	0	7
9449	Katuhenakele	—	do.	10	1	8
Claimant—N. Abraham de Silva.						
N 394	Batahenawatta	—	Garden	2	0	21
Preliminary plan 3,650.—Akuretiya.						
Claimants—Galmanachige Arnolis and others.						
R 357	Kudahattigodawatta	William Abeyanayaka,	Vidane-arachchi Garden	1	0	14
Claimant—William Abeynayaka.						
S 357	Kudahagewatta	William Abeynayaka,	Vidane-arachchi do.	1	1	21
Claimant—Merenchikankanange Odris.						
T 357	Merenchigewatta	William Abeyanayaka	Vidane-arachchi do.	1	1	2
Claimant—Don Siman de Silva.						
U 357	Paralapagewatta	William Abeyanayaka	Vidane-arachchi do.	0	1	7
Preliminary plan 3,758.—Ginimallagaha.						
Claimant—Madugamage Adrian.						
9230	Alaganduwagodabeddawatta	Don Andris Wejesundara,	Vidane-arachchi Garden	2	3	6
Claimant—Crown.						
9231	Alaganduwagodabedda	Don Andris Wejesundara,	Vidane-arachchi	1	2	6
9232	Wallikaliyawalagawawatta	do.	Jungle Garden	0	3	16
9233	Olaganduwagodawatta	do.	do.	0	2	14
9234	Do.	do.	do.	0	3	4
9235	Haddagodawatta	do.	do.	0	3	38

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
		Claimant—G. V. Elias.		
9236	Haludampagewatta	Don Andris Wejesundara, Vidane-arachchi	Garden	1 1 38
		Claimant—Crown.		
9237	Paluwatta or Delgahawatta	Don Andris Wejesundara, Vidane-arachchi	do.	3 1 20
		Preliminary plan, 3,833.—Walpita.		
		Claimant—Crown.		
9452	Andekumbura	Deundara Z. Subehami	Paddy field	1 1 4
		Preliminary plan 3,790.—Walpita.		
		Claimant—Charles Wickremasinghe.		
9320	Daragekandewaturawa	Don Andris Wijesundara, Vidane-arachchi	do.	1 2 26
		Preliminary plan 3,826.—Walpita.		
		Claimant—Crown.		
9429	Muttettugodakoratuwa	G. Pedris de Silva	Yams and jungle	1 2 15
9430	Do.	do.	Jungle and 2 jak trees	1 0 26
9431	Do.	do.	Owita, yams, &c.	0 0 21
9432	Muttettuwagoda-addarawela	do.	Paddy field	2 2 39
		Preliminary plan 3,834.—Mabotuwana.		
		Claimant—Crown.		
9453	Yagageokanda	Yagodage Nicholas de Silva	Owita and jungle	1 1 21
		Preliminary plan 3,809.—Urala.		
		Claimants—Crown and Liyanage Andris.		
9368	Dahawulhenakanda-addarakoratuwa	Dodangodage Andris	Small house and 2 jak trees	0 0 32
		Claimant—Crown.		
9369	Dahahawulhenabedda	Dodangodage Andris	Jungle	0 3 12
		Preliminary plan 3,989.—Urala.		
9994	Beruwamullekanda	Cornelis Mohotti Appuhamy	Jungle	2 1 4
9995	Do.	do.	do.	0 1 5
		Claimants—Bastian Wiratunga and others.		
E 415	Kandagasduwa	Peter Wiragunawardana Sabandu	Scrub jungle	0 3 9
		Claimants—P. Adrian de Silva and P. Bata Appu and others.		
9238	Galandawatta	Don Andris Wijesundara, Vidane-arachchi	Garden	0 2 17
		Preliminary plan 3,802.—Ganegoda.		
		Claimants—Ganegodagamage Davit and others.		
C 394	Pahalagodella	Don Andris Wijesundara, Vidane-arachchi	Paddy field	2 3 3
		Preliminary plan 3,811.—Mapalagama.		
9370	Hatarahaulhenagoda or Pata-gewattagoda	Wilage Adrian de Silva	Jungle	2 1 31
9371	Do.	do.	Garden	0 2 10
9372	Delgahawetiya Ihalawila	do.	Swamp	0 3 22
9373	Delgahawetiyakumbura	do.	Paddy field	0 1 30

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 878, S. P.

වම් 1894 ක්වු අඟෝස්තු මස 31 වෙනි දින කොළඹ මහසෙකුකාරිස්ථලනිකාන්තේස්සේ කන්තෝරුවේදීය.

මේ දිසාවේ දකුණු පලාතේ ඒජන්තලක්නාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1894 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි සිකුරුදු සහ ජෛවපසු දවස්වල දීත් බිද්දේගම තානායමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ගාඵ දිසාවේ දකුණුපලාතේ ගඟබඩවත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 50ක්.
 සිතියම 4,061. පිහිටා තිබෙන්නේ—සටලමත්ත. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ඵමිකාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
10249	බෙම්බො ඔකන්ද	දෙන්න ගෙවලින් ද සිල්වා දිසානායක	හේන	
10250	එම	එම	එම	2 0 22 0 1 9
10114	අඟුලාකුඹුර දූව	සිතියම 4,007. පිහිටා තිබෙන්නේ—වහලපිටිය. ටුවන් බී. කරුනාරත්න	හේන	2 0 15
10117	කුඩාගම්බාන කන්දඅද්දර	සිතියම 4,009. පිහිටා තිබෙන්නේ—හැමිත්දලිය. සිමොව්ච්චි ද සිල්වා දිසානායක	එම	1 1 5
10118	එම	එම	එම	0 1 8
10119	ඌඩඔකන්ද	ඇල්. කේ. මනෙස්හාමි ද සිල්වා	එම	1 3 34
10120	එම	එම	එම	0 1 18
10267	මගහේන කන්ද	සිතියම 4,068. පිහිටා තිබෙන්නේ—සටලමත්ත. මාර්ටිනුස් දිසස් වික්‍රමසිංහ	එම	1 2 21
9443	ගලගාලා කුඹුර	සිතියම 3,831. පිහිටා තිබෙන්නේ—මාබොටුවහ. අප්පගේ සිත්ඟිඅප්පු	ච් කුඹුර	0 3 16
9444	කනත්තවත්ත අද්දර	එම	ඔව්ට, ඇල සහ වෙනත්	0 1 22
9445	ඉන්දියස් ඔව්ට	සාගොඩගේ අබරන් ද සිල්වා	ඔව්ට සහ හේන	2 1 19
9446	දෙලගාලා කොරටුව නොහොත් මුත්තාගේ කොරටුව	එම	එලවලු, ඇල සහ තවත් ජාති	0 1 14
9447	රුක්අත්තන හේන කන්ද	සාගොඩගේ අබරන් ද සිල්වා	වත්ත	0 0 7
9448	ගලපාගොඩ කන්ද	එම	බැද්ද	10 0 7
9449	කටුහේනකැලේ	එම	එම	10 1 8
N 394	බටහේනවත්ත	අයිතිකම කියන්නා—ඇන්. එබ්‍රහම් ද සිල්වා. සාගොඩගේ අබරන් ද සිල්වා වත්ත		2 0 21
R 357	කුඩාගම්බොඩවත්ත	සිතියම 3,650. පිහිටා තිබෙන්නේ—අකුරුවිසෙ. අයිතිකම කියන්නා—ගල්මාන්ආච්චිගේ අර්නෝලිස් සහ තවත් අය. විලියම් අබේනායක විදුන ආරච්චි	වත්ත	1 0 14
S 357	කුඩාගහේවත්ත	අයිතිකම කියන්නා—විලියම් අබේනායක. විලියම් අබේනායක විදුන ආරච්චි	එම	1 1 21
T 357	මෙරෙත්ච්චිගේ වත්ත	අයිතිකම කියන්නා—මෙරෙත්ච්චිකන්නානන්ගේ ඔදිරිස්. විලියම් අබේනායක විදුන ආරච්චි	එම	1 1 2
U 357	පරලපාහේවත්ත	අයිතිකම කියන්නා—දෙන්න සිමන් ද සිල්වා. විලියම් අබේනායක විදුන ආරච්චි	එම	0 1 7
9230	ඔලගන්දුව බැද්දවත්ත	සිතියම 3,758. පිහිටා තිබෙන්නේ—ඟිතිමැල්ලගහ. අයිතිකම කියන්නා—මදුගමගේ අදිරිසන්. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදුන ආරච්චි	වත්ත	2 3 6
9231	එම බැද්ද	අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදුන ආරච්චි	බැද්ද වත්ත	1 2 6 0 3 16
9232	වල්ලිකල්ගාවලගාවවත්ත	එම	එම	0 2 14
9233	ඔලගන්දුවගොඩවත්ත	එම	එම	0 3 4
9234	එම	එම	එම	0 3 38
9235	හද්දගොඩවත්ත	එම	එම	
9236	හලුදම්පාහේවත්ත	අයිතිකම කියන්නා—ඒ. ඒ. එලියස්. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදුන ආරච්චි	එම	1 1 38
9237	මලුපත්ත නොහොත් දෙල්ගහවත්ත	අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදුන ආරච්චි	එම	3 1 20
9452	අන්දෙ කුඹුර	සිතියම 3,833. පිහිටා තිබෙන්නේ—වල්පිට. අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙමුන්දර ඉසාඩ්. සුබේහාමි ච් කුඹුර		1 1 4
9320	දුරහේකන්දේ වතුරව	සිතියම 3,790. පිහිටා තිබෙන්නේ—වල්පිට. අයිතිකම කියන්නා—මාර්ලස් වික්‍රමසිංහ. දෙන්න අන්දිරිස් විජේසුන්දර විදුන ආරච්චි	ච් කුඹුර	1 2 26

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 3,826. අයිතම කිසත්තා—ආණ්ඩුව.		
9426	මුත්තෙට්ටුගොඩ කොරටුව	ඒ. ජේප්පිස් ද සිල්වා	අලුත්කි සහ බැඳ්ද	1 2 15
9430	එම	එම	බැඳ්ද සහ කොස්ගස් 2ක්	1 0 26
9431	එම	එම	ඕවිට සහ අලුත්කි	0 0 21
9432	මුත්තෙට්ටුවාගොඩ අද්දර වෙල	එම	විකුණුර	2 2 39
		සිතියම 3,834. පිහිටා තිබෙන්නේ—මාබොටුවාන. අයිතම කිසත්තා—ආණ්ඩුව.		
9453	ගොඩගේමකන්ද	සාගොඩගේ නිකුල්දසිල්වා	ඕවිට සහ බැඳ්ද	1 1 21
		සිතියම 3,809. පිහිටා තිබෙන්නේ—උගුරල. අයිතම කිසත්තා—ආණ්ඩුව සහ ලියනයේ අන්දිස්.		
9368	දහවුල්ගේන කන්දඅද්දර කොරටුව	දොඩන්ගොඩගේ අන්දිස්	පුත්විගෙයක් නොගොන් කොස්ගස් දෙකක්	0 0 32
		අයිතම කිසත්තා—ආණ්ඩුව.		
9369	දහවුල්ගේන බැඳ්ද	දොඩන්ගොඩගේ අන්දිස්	බැඳ්ද	0 3 12
		සිතියම 3,989.		
9994	බෙරුවාමුල්ලේ කන්ද	කොර්තේලිස් මොහොවිචි	එම	2 1 4
9995	එම	අප්පුහාමි එම	එම	0 1 5
		අයිතම කිසත්තා—බස්නියන් විරරත්න සහ තවත්අය.		
E 415	කන්දගස්දුව	පිටර් විරගුනවර්දන සාබන්දු සුලුබැඳ්ද		0 3 9
		අයිතම කිසත්තා—පී. අලියන්ද සිල්වා සහ පී. බබ්ජපු සහ තවත් අය.		
9238	ගලෙත්ද වත්ත	දොන් අන්දිස් විජේසුන්දර විදාන ආරච්චි	වත්ත	0 2 17
		සිතියම 3,802 පිහිටා තිබෙන්නේ—ගනේගොඩ.		
		අයිතම කිසත්තා—ගනේගොඩගමගේ දාවින්නාමි සහ තවත්.		
C 394	පහලකොඩැල්ල	දොන් අලියන් විජේසුන්දර විදාන ආරච්චි	විකුණුර	2 3 3
		සිතියම 3,811. පිහිටා තිබෙන්නේ—මාපලගම. අයිතම කිසත්තා—ආණ්ඩුව.		
9370	හතරහවුල් ගේනගොඩ නොගොන් පටහිර ගේනගොඩ	විලගේ අලියන් සිල්වා	බැඳ්ද	2 1 31
9371	එම	එම	වත්ත	0 2 10
9372	දෙල්ගහවැටිය ඉහලවිල	එම	මඩඹිම	0 3 22
9373	දෙල්ගහවෙලිය කුණුර	එම	විකුණුර	0 1 30

මෙම ඉඩම් ගැන යම් උරුමයක් තිබෙනවාය කියා කල්පනා කරන අයවල් ඔවුන්ගේ උරුමය ඉඩත් විකුනා දවසේදී ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ ඉදිරියේ ඔප්පුකර හිටිනට ඔහු බව මෙයින් දැනුම්දුන්නා ඇත. තවද, මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
 ජ. කොළල් වාකර්,
 මහසෙකුතාරිස් මහත.

No. 879, s. p. Colonial Secretary's Office, Colombo, August 31, 1894.

ON Monday, October 22, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Elpitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. One hundred and twenty-five allotments of land situated in the Bentota-Walallawiti korale of the Galle District of the Southern Province.

Preliminary plan 4,010.—Etungagoda. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
10121	Ulukapugodakele	—	Jungle	0 2 18
10122	Koramillagodakele	—	do.	0 3 10
10123	Do.	—	do.	0 3 32
10124	Do.	—	do.	1 0 24
10125	Do.	—	do.	0 3 30
10126	Do.	—	do.	0 3 0
10127	Do.	—	do.	0 3 8
10128	Do.	—	do.	0 2 5
10129	Do.	—	do.	0 3 24
10130	Do.	—	do.	0 3 1
10131	Do.	—	do.	0 2 30
10132	Do.	—	do.	0 3 6
10133	Do.	—	do.	0 3 30
10134	Do.	—	do.	0 3 13

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
10135	Koramillagodakele	—	Jungle	0	3	23
10136	Do.	—	do.	0	3	36
10137	Do.	—	do.	1	0	0
10138	Do.	—	do.	0	1	10
Preliminary plan 4,011.—Gonagala.						
		Claimant—Crown.				
10139	Panukaratuduwelela	H. A. de Appusinno and others	Field	3	0	0
10140	Panukaratuduweudumulla	—	do.	0	0	19
10141	Panukaratuduwelela	H. A. de Appusinno and others	do.	1	2	28
10142	Do.	do.	do.	2	3	10
10143	Do.	do.	do.	1	0	0
Preliminary plan 4,020.						
		Claimant—Crown.				
10164	Adikariyagodakele	H. Mendis Appu	Jungle	1	3	32
10165	Moragahaudumulla Basnaira	—				
	Ihalakattiya	do.	Field	0	3	1
10166	Moragahaudumulla Basnaira	—				
	Medakattiya	H. A. de Appu and others	do.	0	3	32
10167	Watta-addarakattiya	H. Mendis Appu	do.	0	0	36
10168	Moragahaudumullaokanda	H. Baba Appu and others	do.	2	2	2
10169	Moragahadakunemedakattiya	H. Mendis Appu	Field	0	1	39
10170	Moragahadakunekattiyaudumulla	W. Endoris Appu	do.	0	1	12
10171	Galgodakele	H. Issan Appu	do.	1	3	5
Preliminary plan 3,996.—Omatta. Claimant—Crown.						
10008	Sitrakanuwewela	Neris de Silva	Field	3	3	10
Preliminary plan 3,914.—Omatta. Claimant—Crown.						
9718	Delgahagodella	Gallege Uderis	Chena	0	1	26
9719	Do.	do.	do.	1	3	21
Preliminary plan 3,990.—Niyangama. Claimant—Crown.						
9996	Heendeniyawela	Kitulduwa Balappu	Field	8	0	31
9997	Do.	do.	Threshing floor	0	0	26
Preliminary plan 3,773.—Niyangama.						
		Claimant—Crown.				
9289	Galindagodabeddawatta	Abitagoda Siyadoris	Garden	0	2	28
9290	Galindagodabedda	do.	Jungle	1	0	31
Preliminary plan 3,993.—Niyangama.						
		Claimant—Crown.				
10001	Gallindakanda	—	Chena	7	0	16
10002	Do.	A. S. Brodhurst	Garden	2	1	0
10003	Do.	do.	Chena	5	2	22
10004	Danketiya	—	Field	0	1	18
Claimant—B. Layris Hamy de Silva and two others.						
F 415	Labuweltenna or Udagamawatta	Bandarigodage Overis de Silva	Garden	8	1	26
Claimants—K. G. Dias and four others.						
G 415	Do.	A. S. Brodhurst	do.	6	3	22
Preliminary plan 2,824.—Niyangama.						
		Claimant—Crown.				
5626	Mahalabuwaltenna	Madugoda Punchi Appu	Deniya	4	2	18
5627	Mahalabuwaltennapolauwa	do.	Jungle	5	1	18
5628	Galindagoda-addarapolauwa	Madugoda Mathes	do.	3	2	10
Preliminary plan 3,741.—Amugoda.						
		Claimant—Crown.				
9055	Masmoragahapolauwa	H. de Livera, Mudaliyar	Garden	1	1	16
Preliminary plan 3,765.—Amugoda.						
		Claimant—Crown.				
9261	Halwalagoda or Katukurundu-	H. J. de Livera, Mudaliyar	Garden	1	1	33
9262	polauwa	do.	do.	0	0	16
Preliminary plan 3,857.—Nawadagala and Ganegoda.						
		Claimant—Crown.				
9487	Hikgasmanana	H. J. de Livera, Mudaliyar	Chena	3	1	35
9488	Gamayageduwa	O. K. Don Aberan Appu	do.	4	1	5
9489	Do.	do.	Garden	0	1	8
Preliminary plan 3,997.—Elpitiya.						
		Claimant—Crown.				
10009	Kajugahuwa	Igalaganage Juanis	Chena	2	1	2
Preliminary plan 2,906.—Pitigala.						
		Claimant—Crown.				
6005	Wadiyagoda or Bandarapuwak-	D. M. S. Wittachi	Garden	2	2	19
	watta	do.	do.	1	2	7
6006	Godagewatta <i>alias</i> Totawatta	do.	do.	0	0	23
6007	Do.	do.	do.	0	0	23
6008	Kussigedarawatta	do.	do.	6	2	5

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
6009	Kussigederawatta	D. M. S. Wittachchi	Garden	3	2	22
6010	Radapatarahenawatta	do.	do.	3	1	24
6011	Do.	do.	do.	1	1	36
6012	Amukanattahena	do.	do.	0	0	31
6013	Do.	do.	do.	0	1	9
6014	Do.	do.	do.	9	1	2
Preliminary plan 3,012.—Galboda.						
6595	Arachchigewelawatta	Claimant—Crown. Don Cornelis Leanora	Garden	1	3	31
Preliminary plan 4,075.—Kuda Uragaha.						
10280	Uraduwa	Claimant—Crown. Elayadurage Hendriya	Chena	1	3	7
Preliminary plan 4,008.—Galtuduwa.						
10115	Kandaduwakele	Claimant—Crown. K. Don Hendrick Appu	Jungle	3	3	4
10116	Dikumullekele	P. Appusinno and H. Gregoris	do.	7	0	36
Preliminary plan 3,860.—Ganegoda.						
9491	Punchidolamanana	Claimant—Crown. P. K. Aberan Appu	Chena	1	2	6
9492	Do.	do.	Garden	0	2	9
9493	Do.	do.	Chena	0	0	23
9494	Do.	do.	Garden	0	0	16
Preliminary plan 3,991.—Horangalla.						
9998	Gahalakolapolauwa	Claimant—Crown. K. Wirasinghe Endoris de Silva	Garden	2	0	20
Preliminary plan 3,976.—Kaikawala.						
9955	Dalukgalrotakele	Claimant—Crown. Don Cornelis Leanora	Jungle	6	0	30
9956	Do.	do.	Vegetables	0	3	14
Preliminary plan 3,259.—Hippanwatta.						
7502	Imbulgahawela	Claimant—Crown. S. Hakuru Swaris	Swampy land	3	2	28
Preliminary plan 1,451.—Uragaha.						
12438	Delkebellagodawatta	—	Garden	0	3	11
12440	Hipanwela-addarawela	—	Paddy field	7	1	23
12441	Kapugasduwawela	—	do.	17	1	0
12442	Kapugasduwa	—	Jungle	0	3	22
12443	Millagahaduwa	—	do.	0	3	16
12444	Delgahaduwa	—	do.	0	3	6
12445	Hipan-ela Modarawela	—	Paddy	12	3	3
12446	Udantotuwa	—	do.	3	0	32
12447	Elpitieladoraduwa	—	Jungle	1	0	0
12448	Udantotuwewela	—	Paddy	13	0	0
12449	Do.	—	do.	9	0	0
12450	Udantotuweduwa	—	Jungle	2	2	5
12451	Diyaporaduwa Goipolaudumulla	—	Owita	5	3	20
12452	Diyaporaduwwela Kajugasduwa	—	Jungle	1	0	11
12454	Laulugahakumbura	—	Paddy	4	1	32
12456	Jamongahahena Mahawela	—	do.	7	1	19
12457	Laulugahakumbura	—	do.	2	0	22
12458	Diyaporaduwwagoipola	—	Owita	5	1	36
12459	Do.	—	do.	4	1	0
12460	Diyaporaduwwela	—	do.	4	0	38
12461	Kohilawela	—	do.	4	1	32
12462	Diyaporaduwwela	—	do.	0	0	33
12463	Diyaporaduwwaudumulla	—	do.	2	0	34
12464	Delgahaduwa	—	do.	2	1	25
12465	Diyaporaduwwela	—	do.	5	1	10
12466	Diyaporaduwwaudumulla	—	Paddy	6	1	38
12467	Diyaporaduwwawatta	—	Garden	0	1	12
12468	Imbulgahawela	—	Paddy	8	2	34
12470	Elpitiyaela-addara	—	Owita	7	0	5
12471	Elpitiyaelagankanda	—	do.	0	1	35
12472	Elpitiyaeladeniya	—	Deniya	1	0	36
12473	Elpitiyaelakosgahaduwa	—	do.	3	2	10
12475	Kowilawelaudumulla	—	Owita	2	2	37
12476	Welamedaduwa-addaraowita	—	do.	8	0	36
12477	Puwakgahawelaudumullakele	—	Jungle	2	2	32
12478	Etoraweaddarawela	—	Owita	0	1	30
12479	Etoraweaddara	—	do.	0	2	13
12480	Etoluwewela	—	Paddy	7	2	20
12481	Punchijambugahakumbura	—	do.	4	3	28
12481½	Puwakgahawelaudumulla	—	do.	1	0	33
12481¾	Punchijambugahahena	—	Jungle	4	1	16

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
Claimants—Lianegamage Seadoris Appu and others.					
X 641	Delgahaduwa	H. Don Handris	Garden	1	2 21
Y 641	Hipanwela	do.	Paddy field	10	3 18
Z 641	Do.	do.	do.	11	0 7
Claimant—Lianegamage Janis.					
A 642	Puwakgaha Udumullekattiya	H. Don Handris	do.	2	2 0
B 642	Puwakgaha Udumulla or Hipanwela	do.	do.	0	1 32
C 642	Hipanwela or Ellorawela Pahalakattiya	do.	do.	9	2 0
Claimant—Lianegamage Baba Sinno.					
D 642	Hipanwela or Jambugahakumbura	H. Don Handris	do.	7	2 15
D 642½	Hipanwela	do.	do.	1	2 15
Preliminary plan 1,803.—Bentota. Claimant—Crown.					
E 132	Appalladuwa	H. J. de Livera, Mudaliyar	Jungle and marshy land	4	0 35

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 879, S. P.

වමී 1894 ක්වු අයොස්තු මස 31 වෙනි දින කොළඹ
මහකුකාරිස්ථානයේ කන්තෝරුවේදී.

ආර්ථිකව දකුණුපලාතේ එස්.කරුණානායක විසින් මෙ පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1894 ක්වු මක්කෝර් මස 22 වෙනි දින සඳුදා සහ ඊටපසු දවස් වලදීද ඇල්ප්වියේ නානායමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

ගාඵදිසාවේ බෙන්තර වලල්ලාච්චිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 125ක්.
සිතියම 40,10. ඇතුළතගොඩ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා	අන්දම.	මහත.
				අ. රු. ප.
10121	උඵකැපුගොඩ කැලේ	—	බැද්ද	0 2 18
10122	කොරඵලගොඩ කැලේ	—	එම	0 3 10
10123	එම	—	එම	0 3 32
10124	එම	—	එම	1 0 24
10125	එම	—	එම	0 3 30
10126	එම	—	එම	0 3 0
10127	එම	—	එම	0 3 8
10128	එම	—	එම	0 2 5
10129	එම	—	එම	0 3 24
10130	එම	—	එම	0 3 1
10131	එම	—	එම	0 2 30
10132	එම	—	එම	0 3 6
10133	එම	—	එම	0 3 30
10134	එම	—	එම	0 3 13
10135	එම	—	එම	0 3 23
10136	එම	—	එම	0 3 36
10137	එම	—	එම	1 0 0
10138	එම	—	එම	0 1 10
සිතියම 4,011. ගෝනාගල.				
10139	සනුකුරතුටුවේ වෙල	එම්. ඵ. ද අප්පුසිසිකේකො, සහ වෙනඅය	කුඹුර	3 0 0
10140	එම උඹුමුල්ල	එම	එම	0 0 19
10141	එම වෙල	එම	එම	1 2 28
10142	එම	එම	එම	2 3 10
10143	එම	එම	එම	1 0 0
සිතියම 4,020.				
10166	අදිකාරියගොඩ කැලේ	එම්. මෙන්දියස්අප්පු	බැද්ද	1 3 32
10165	මොරගහ උඹුමුල්ල බස්නාඉර ඉහලකුට්ටිය	එම	කුඹුර	0 3 1
10166	එම මැදකුට්ටිය	එම්. ආදිඅප්පු සහ වෙනඅය	එම	0 3 32
10167	වත්තඅද්දර කුට්ටිය	එම්. මැන්දියස්අප්පු	එම	0 0 36
10168	මොරගහ උඹුමුල්ලේ ඕකන්ද	එම්. බබඅප්පු සහ වෙනඅය	එම	2 2 2
10169	මොරගහ දකුණුමැද කැටිය	එම්. මැන්දියස් අප්පු	කුඹුර	0 1 39
10170	එම දකුණේ කැටිය උඹුමුල්ල	ඩබ්ලිව්. එන්ද්‍රෙයිස්අප්පු	එම	0 1 12
10171	ගල්ගොඩ කැලේ	එම්. ඉසන්අප්පු	එම	1 3 5

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
10008	සිත්තකභූමි වෙල	සිතියම 3,996. ඕමන්ත. තේරිස් ද සිල්වා	කුඹුර	3 3 10
9718	එම සවනොඩාල්ල	සිතියම 3,914. ගාල්ලේ උදේරිස්	හේන	0 1 26
9719	එම	එම	එම	1 3 21
9996	හිත්දෙනියේ වෙල	සිතියම 3,990. නියන්ගම. කිතුල්දුම් බාලප්පු	කුඹුර	8 0 31
9997	එම	එම	කමහ	0 0 26
9289	ගල්නිදගොඩබැද්දේ වත්ත	සිතියම 3,773. ඇතිතගොඩ සියඥේරිස්	වත්ත	0 2 28
9290	එම බැද්ද	එම	බැද්ද	1 0 31
10001	ගල්ලිදකන්ද	සිතියම 3,993. —	හේන	7 0 16
10002	එම	—	වත්ත	2 1 0
10003	එම	ඒ. ඇස්. බ්‍රොඩ්හෝර්ස්ට්	හේන	5 2 22
10004	දත්කැපිස	—	කුඹුර	0 1 18
F 415	අයිතිකම කියත්තා—ලැයිට්ස්ගාමි ද සිල්වා සහ තවත් දෙන්නෙක්. ලබුවැල්ලුම නොහොත් උඩ ගම වත්ත	බාන්ඩාරගොඩගේ ඩනිරිස් ද සිල්වා	වත්ත	8 1 26
G 415	අයිතිකම කියත්තා—කේ. ජී. ජයස් සහ තවත් හතරදෙනෙක්. එම	ඒ. ඇස්. බ්‍රොඩ්හෝර්ස්ට්	වත්ත	6 3 22
5626	මහලබුවල්ලාන්ත	සිතියම 2,824. අයිතිකම කියත්තා—රජසන්නක. මාදුගොඩ පුන්තිප්පු	දෙනිය	4 2 18
5627	එම පොල්ලුව	එම	බැද්ද	5 1 18
5628	පල්ලිදගොඩඅද්දර පොල්ලුව	මාදුගොඩ මනෙස්	එම	3 2 10
9055	මාස්මොරගහ පොල්ලුව	සිතියම 3,741. අමුගොඩ. එම්. ද ලිවේරු මුදියන්සේ රාලාගාමි	වත්ත	1 1 16
9261	ගල්වලගොඩ නොහොත් කටුකුරුදු පොල්ලුව	සිතියම 3,765. එම්. ජේ. ද ලිවේරු මුදියන්සේ රාලාගාමි	එම	1 1 33
9262	එම	එම	එම	0 0 16
9487	හික්ගස්මානාන	සිතියම 3,857. නවදගල සහ ගනේගොඩ. එම්. ජේ. ද ලිවේරු මුදියන්සේ රාලාගාමි	හේන	3 1 35
9488	ගමසාගේදුව	කේ. දෙන්න අබරන්ප්පු	එම	4 1 5
9489	එම	එම	වත්ත	0 1 8
10009	කප්පුගාදුව	සිතියම 3,997. ඇල්පිටිය. ඉගලගනේගේ පුමානිස්	හේන	2 1 2
6005	වාඩියගොඩ නොහොත් බන්ඩාර පුවත්ත	සිතියම 2,906. පිරිගල. ඩී. ඇම්. ඇස්. විට්ටාච්චි	වත්ත	2 2 19
6005	ගොඩගේ වත්ත නොහොත් නොට්ටන්ත	එම	එම	1 2 7
6007	එම	එම	එම	0 0 23
6008	කුස්සිගෙදරවත්ත	එම	එම	6 2 5
6009	එම	එම	එම	3 2 22
6010	රදුපතර හේනේවත්ත	එම	එම	3 1 24
6011	එම	එම	එම	1 1 36
6012	අමුකනන්තේහේන	එම	එම	0 0 31
6013	එම	එම	එම	0 1 9
6014	එම	එම	එම	9 1 2
Q 595	ආරම්භිගේ වෙලවත්ත	සිතියම 3,012. ගල්බොඩ. දෙන්න කොර්තේලිස් ලෙනෝරු	එම	1 3 31
10280	ලාරදුව	සිතියම 4,075. කුඩාලාරගහ. එලසාදරගෙයි ගනේදුසා	හේන	1 3 7
10115	කැන්දුදුම් කැලේ	සිතියම 4,008. ගල්කුඹුව. කේ. දෙන්න ගනේදුක්ප්පු	බැද්ද	3 3 4
10116	දික්කුඹුවල්ලේ කැලේ	පී. අප්පසිකන්දෙසා සහ කේ. ගිරිගෝරිස්	එම	7 0 36

නො.	ඉඩමේ නම.	ඉල්ම්මිකාරයා.	අන්දම.	මහක. අ. රු. ප.
		නියම 3,860. ගනේගොඩ.		
9491	පුත්තියොල මාහාන	පී. කේ. අබිරත්නප්ප	සේන	1 2 6
9492	එම	එම	වත්ත	0 2 9
9493	එම	එම	සේන	0 0 23
9494	එම	එම	වත්ත	0 0 16
		සීතියම 3,991. හොරන්ගල්ල.		
6998	ගහලකොල පොල්ලුව	කේ. විරසිංහ, එන්දෙරිස්ද සිල්වා	බැඳ්ද	2 0 20
		සීතියම 3,976. කයිකාවෙල.		
9955	දඵලේරොවේ කැලේ	දෙත් කොරනේලිස් ලියනෝර	එම	6 0 30
9956	එම	එම	එලවලුවලට හොඳ ඉඩම	0 3 14
		සීතියම 3,259. හිපන්වත්ත.		
7502	ඉඹුල්ගහවෙල	ඇස්. හකුරු සුවාරිස්	මඩබිම	3 2 28
		සීතියම 1,457. ඌරාගහ.		
12438	දෙල්කැබැල්ලාගොඩවත්ත	—	වත්ත	0 3 11
12440	හිපන්වෙලඅද්දර වෙල	—	කුඹුර	7 1 23
12441	කපුගස්දුවේවෙල	—	එම	17 1 0
12442	එම දුව	—	බැඳ්ද	0 3 22
12443	මිල්ලගහදුව	—	එම	0 3 16
12444	දෙල්ගහදුව	—	එම	0 3 6
12445	හිපන්ඇල මෝදරවෙල	—	වි චපුරන ඉඩම	12 3 3
12446	උඩන්තොටුව	—	එම	3 0 32
12447	ඇල්පිටිඇලදෙරදුව	—	බැඳ්ද	1 0 0
12448	උඩන්තොටුවේවෙල	—	වි චපුරන ඉඩම	13 0 0
12449	එම	—	එම	9 0 0
12450	උඩන්තොටුවේදුව	—	බැඳ්ද	2 2 5
12451	දියපොරදුවේ ගොසිපොල උඩු මුල්ල	—	ඕණට	5 3 20
12452	දියපොරදුවේවෙල කප්පු හස්දුව	—	බැඳ්ද	1 0 11
12454	ලාඛණගහකුඹුර	—	වි චපුරන ඉඩම	4 1 32
12456	ප්‍රොන්ගහසේනේ මහවෙල	—	එම	7 1 19
12457	ලාඛණගහකුඹුර	—	එම	2 0 22
12458	දියපොරදුවේ ගොසිපොල	—	ඕණට	5 1 36
12459	දියපොරදුවේ ගොසිපොල	—	ඕණට	4 1 0
12460	එම වෙල	—	එම	4 0 38
12461	කොහිලවෙල	—	එම	4 1 32
12462	දියපොරදුවේවෙල	—	එම	0 0 33
12463	දියපොරදුවේඋඩුමුල්ල	—	එම	2 0 34
12464	දෙල්ගහදුව	—	එම	2 1 25
12465	දියපරදුවේවෙල	—	එම	5 1 10
12466	එම උඩුමුල්ල	—	කුඹුර	6 1 38
12467	එම වත්ත	—	වත්ත	0 1 12
12468	ඉඹුල්ගහවෙල	—	කුඹුර	8 2 34
12470	ඇල්පිටිසේඇලඅද්දර	—	ඕණට	7 0 5
12471	එම ගන්කන්ද	—	එම	0 1 35
12472	එම දෙනිය	—	දෙනිය	1 0 35
12473	එම කොස්ගහදුව	—	එම	3 2 10
12475	කෝවිලවෙලඋඩුමුල්ල	—	ඕණට	2 2 37
12476	වෙලොරදුවේ අද්දරඕණට	—	එම	8 0 36
12477	දඵක්ගහවෙල උඩුමුල්ලේකැලේ	—	බැඳ්ද	2 2 32
12478	එකොරුවේ අද්දරවෙල	—	ඕණට	0 1 30
12479	එම අද්දර	—	එම	0 2 13
12480	ඇත්මඵවේකැලේ	—	කුඹුර	7 2 20
12481	පුත්තියොල ජම්බුගහකුඹුර	—	එම	4 3 28
12481 ³ / ₄	පුත්තියොල උඩුමුල්ල	—	එම	1 0 33
12481 ¹ / ₂	පුත්තියොල ගහේන	—	බැඳ්ද	4 1 16
		අයිතිකම කියන්නා—ලියනගමගේ සියදෙරිස්අප්ප සහ වෙන අය.		
X 641	දෙල්ගහදුව	එම්. දෙත් හෙන්දිරිස්	වත්ත	1 2 21
Y 641	හිපන්වෙල	එම	කුඹුර	10 3 18
Z 641	එම	එම	එම	11 0 7
		අයිතිකම කියන්නා—ලියනගමගේ ජාතිස්.		
A 642	පුත්තියොල උඩුමුල්ලේ කැලේ	එම්. දෙත් හෙන්දිරිස්	එම	2 2 0
B 642	පුත්තියොල උඩුමුල්ල කොහොන් හිපන්වෙල	එම	එම	0 1 32
C 642	හිපන්වෙල කොහොන් ඇල්ලෝ රුවෙලේ පහලකැලිය	එම	එම	9 2 0

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
D 642	සිපන්වෙල නොහොත් ජමුගහ	අයිතිකම් කියන්නා—ලියනගමගේ බබාසිසිඳ්දෙය්.	අව. දෙන්න හෙන්දිරිස් 7	2 15
D 642½	සිපන්වෙල	එම. දෙන්න හෙන්දිරිස්	එම. දෙන්න හෙන්දිරිස් 1	2 15
E 132	ඇල්ලුල දුව	අයිතිකම් කියන්නා—රාජසන්නක.	බාද්ද සහ සමබිම	4 0 35

මෙම ඉඩම් ගැණ සම් උරුමයක් තිබෙනවාය කියා කල්පනාකරන අයවල් ඔවුන්ගේ උරුමය ගැන ඉඩම් විකුනන දවසේදී ආණ්ඩුවේ ඒජන්තවරයාන්ගේ ඉදිරියේ ඔප්පුකර ජීවිතව ඔවුන්ට ඔවුන්ගේ දුනුමිදුන්නාදායක වුවද, මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තුලත්තාන්ගේද, එස්.එම්. කොන්දේසිය ගැණ කාරණා කල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයාන්ගේද දැනගනිමට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වයන්ගේ ආඥාවලට,
ජ. නොඑල්. වාකර්,
මහසෙසුකාරිස් මහලය.

No. 880, s. p.

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Wednesday, October 24, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Ambalangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifteen allotments of land situated in the Wellaboda pattu of the Galle District of the Southern Province.

Preliminary plan 3,973.—Paragahatota. Applicant—Totawattage Juanis.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
A 413	Batahirakele	G. Asaneris Silva	Jungle	5	3	9
B 413	Do.	do.	do.	0	0	17
Preliminary plan 4,035.—Nindana. Applicant—M. Bastian.						
10198	Kekirigahaudumulla	The Crown	Field	1	3	37
Preliminary plan 3,762.—Kobeituduwa in Batapola. Applicant—T. Ondris de Silva.						
9243	Wattalangawatta	The Crown	Cleared land	0	1	36
Applicant—Nil.						
9246	Kosgahatuduwawatta	The Crown	Vegetables, yams	0	1	16
9249	Hathaulwatta	do.	Garden	0	1	37
Applicant—Santiyabu Isak.						
9251	Hathaulbedda	The Crown	Vegetables	0	1	2
Preliminary Plan 4,036.—Karadeniya. Applicant—Mr. J. W. Erskine.						
10199	Lewakanda-addarawatta	The Crown	Garden	3	2	26
10200	Do.	do.	do.	2	1	2
Preliminary plan 952.—Karadeniya. Applicant—Illandaridewa Sella.						
7604	Gorakagahaweladuwa	The Crown	Deniya	3	3	25
Applicant—Nil.						
7605	Kanda-addaradeniya	The Crown	do.	1	1	2
7606	Kiripedawela	do.	Paddy	0	2	3
O 387	Kanda-addarawatta	P. H. Pilanchya and others	Garden	0	2	30
X 387	Delgaha-addaraduwa	The Crown	do.	0	1	8
Y 387	Kanda-addarawatta	do.	do.	0	2	4
Preliminary plan 3,884.—Magala.						
B 407	Galketiyawatta-addarakumbura	Hewa Hakuru Isa	Paddy field	2	0	9
C 407	Watta-addarakumbura	Hewa Hakuru Hendarisa	do.	4	3	4
D 407	Watta-addarakumburawatta	do.	Garden	0	2	28
9588	Watta-addarakumburagoda	Crown	Bare open land	0	3	15
E 407	Watta-addarakumbura	Hewa Hakuru Hunna	Paddy field	0	3	10
F 407	Do.	Sandia Hakuru Dinasa	Garden	0	3	33
9589	Do.	Crown	do.	0	2	17
9590	Wattakumburawatta	do.	do.	0	3	20
9591	Do.	do.	do.	0	3	2
G 407	Otarawalalangakumbura	Tusa Hakuru Arnissa and others	Paddy field	4	3	21
H 407	Otarawalagawakumbura	Punchi Hakuru Othesa	do.	0	1	37
9592	Otarakumburagawaduwa	Crown	Jungle	3	3	30
I 407	Otarawalagawakumbura	Pedro Hakuru Babanisa and others	Paddy field	3	0	0
J 407	Angulugahakumbura	Hewa Hakuru Andrisa and others	do.	1	0	0
9593	Delgahakumbura	Crown	do.	2	2	20
9594	Angulugahakumbura	do.	do.	5	3	0
K 407	Katakaraalahakumbura	Tomma Hakuru Emisa and others	do.	1	2	7
9595	Do.	Crown	Suitable for paddy	0	1	1
L 407	Do.	Puncha Hakuru Singha	Paddy field	1	1	6
M 407	Dehigahaudumulla	Mr. Rajapaksa	do.	7	1	28
9596	Do.	Crown	do.	0	2	9
N 407	Angulugahawela	Pedro Hakuru Ammie	do.	1	0	33
O 407	Do.	Pedro Hakuru Owisa Vidane	do.	1	3	14
P 407	Do.	Tusa Hakuru Babana	do.	2	0	14
Q 407	Do.	Hewahakuru Nandris	do.	6	2	4
R 407	Do.	Subayahakuru Podisa	do.	1	0	0

C 3*

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
9597	Angulugahawela	Crown	Paddy field	3	1	15
9598	Do.	do.	do.	0	3	30
9599	Angulugahakumbura	do.	do.	1	2	0
9600	Do.	do.	do.	2	3	34
9601	Do.	do.	do.	3	0	0
9602	Do.	do.	do.	1	1	23
9603	Do.	do.	do.	2	0	12
9604	Angulugahadeniya	do.	Suitable for paddy	7	1	18
9605	Angulugahakumbura	do.	Paddy field	2	1	18
9606	Humbasgodelladeniya	do.	Suitable for paddy	1	3	2
9607	Do.	do.	Paddy field	1	1	26
9608	Do.	do.	do.	2	2	29
9609	Do.	do.	do.	3	0	38
9611	Indigahaudumulla	do.	Suitable for paddy	1	1	14
9612	Do.	do.	Paddy field	0	3	38
S 407	Do.	Hewahakuru Babisa	do.	8	3	23
9613	Do.	Crown	Suitable for paddy	0	2	16
T 407	Indigahaudumullagawabedda	Kaluwahakuru Seadorisa	Paddy field	1	2	24
9615	Indigahaudumulla	Illandaridewa Endorisa and another	do.	0	2	33
9617	Indigahakumbura	do.	do.	0	3	37
9618	Do.	do.	do.	7	0	38
U 407	Do.	Kaluhakuru Janisa	do.	1	0	29
V 407	Do.	Kaluwa Katcho	do.	1	0	3
9619	Do.	Crown	do.	2	0	15
9620	Indigahadeniya	do.	Suitable for paddy	0	2	38
9621	Do.	do.	do.	0	1	38
W 407	Delgahawatta	Bolindahakuru Babusa	Garden	0	0	37
X 407	Kottawellakumburawatta	do.	do.	0	2	30
Y 407	Do.	Bolinda Hakuru Babusa	do.	0	2	19
Z 407	Kottawellakumbura	Punchi Hakuru Esama	Paddy field	2	1	27
A 408	Do.	Illandaridewa Nando	do.	1	2	6
B 408	Do.	Puncha Hakuru Ranmi	do.	1	0	9
C 408	Do.	Ranapura Hakuru Hendoris and others	do.	2	3	6
D 408	Do.	Illandaridewa Nando	do.	1	0	8
9624	Kottaweladeniya	Crown	Suitable for paddy	2	3	24
E 408	Kottawelakumbura	Hewa Hakuru Dalusa and others	Paddy field	4	2	31
9626	Kottawelaudumulla	Crown	Suitable for paddy	6	1	6
9627	Kottawelakumbura	do.	Paddy field	3	1	0
9628	Kottawelaudumulla	do.	Suitable for paddy	0	3	4
9630	Pattehewelabedda	do.	do.	0	1	38
F 408	Kottawelawatta	Hewa Hakuru Juwa	Garden	0	0	33
G 408	Do.	do.	do.	0	3	28
9631	Do.	Crown	Jungle	0	0	12
9632	Kottawelaudumulla	do.	Suitable for paddy	1	1	14
H 408	Kottawelawatta	Hewa Hakuru Senerisa	Garden	0	3	3
I 408	Kottawelakumbura	Bolanda Hakuru Dingibaba	Paddy field	2	0	0
9633	Do.	Crown	do.	0	1	16
J 408	Millagahawatta	Bolanda Hakuru Dingibaba	Garden	0	2	15
K 408	Delgahawatta	Illandaridewa Seanoris	do.	0	2	24
L 408	Kottawelaudumullawatta	Hewa Hakuru Kiritina	do.	0	3	31
9634	Kottawelaudumulla	Crown	Suitable for paddy	1	2	13
9635	Kottawelakumbura	do.	Paddy field	3	3	21
9636	Kottawelawatta	do.	Bare land	0	1	35
9637	Kottawelakumbura	do.	Yams	0	1	5
M 408	Kottawelaudumullawatta	Illandaridewa Ubarisa	Garden	0	2	4
N 408	Do.	do.	Yams and vegetables	1	0	6
9638	Kottawelaudumullakumbura	The Crown	Paddy field	1	0	13
O 408	Kottawelaudumullawatta	Tomma Hakuru Podiya	Garden	0	1	14
9639	Do.	The Crown	Suitable for paddy	0	1	28
9640	Kottawelaudumulla	do.	do.	0	3	4
9641	Do.	do.	do.	1	2	11
P 408	Do.	Tussa Hakuru Sanda	Paddy field	0	3	5
Q 408	Kottawela	Tussa Hakuru Tusa	do.	0	3	38
9642	Kottawelaudumulla	The Crown	Suitable for paddy	1	1	16
R 408	Do.	Tussa Hakuru Suba	Paddy field	0	2	25
S 408	Do.	Puncha Hakuru Oda	do.	0	3	39
T 408	Do.	Puncha Hakuru Sada	do.	0	3	26
U 408	Do.	do.	do.	1	0	33
V 408	Dehigahaudumulla	Kalu Hakuru Oda	do.	1	1	32
9644	Indigahaudumulla	The Crown	Suitable for paddy	0	2	32
9645	Do.	do.	Paddy field	3	3	13
9646	Dehigahaudumulla	do.	Suitable for paddy	2	3	18
9647	Indigahaudumulla	do.	Paddy field	1	0	34
9648	Do.	do.	Suitable for paddy	5	2	32

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 880, S. P.

වර්ෂ 1894 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

බාණ්ඩු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින වූ බදුදා සහ ඊටපසු දවස් වලදීද අමතරව ගොඩ නානාසමිඳි වෙස්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

හාච්චිසාමි වැල්ලඹවත්තුව පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්පැවැත් 115ක්.

සිතියම 3,973. පරහතයොට. ඉල්ලුම්කාරයා—නොටවත්තේගෙයි ජුවානිස්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ.	අන්දම.	මහත.
				අ. රු. ප.
A 413	බටහිර ඉහල	ජී. අසනේරිස් සිල්වා	බැද්ද	5 3 9
B 413	එම	එම	එම	0 0 17
•	සිතියම 4,035. නිව්දන.	ඉල්ලුම්කාරයා—ඇම්. බස්නිසන්.		
10198	කැකිරිගහ උඩුමුල්ල	රාජසන්තක	කුඹුර	1 3 37
9243	සිතියම 3,762. බටපොල කොබෙයිකුඹුව.	ඉල්ලුම්කාරයා—පී. ඔන්දිරිස්ද සිල්වා.	එලිකරපු ඉඩම	0 1 36
9246	වත්තේලග වත්ත	මේ ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැ.		
9249	කොස්ගහකුඹුවේ වත්ත	රාජසන්තක	වැවිලිවලට හොඳයි	0 1 16
	හත්තේගේ වත්ත	එම	වත්ත	0 1 37
9257	හත්තේගේ බැද්ද	ඉල්ලුම්කාරයා—සන්නායා වූ අයිසැක්.	වැවිලිවලට හොඳයි	0 1 2
10199	සිතියම 4,036. කරන්දෙනිය.	ඉල්ලුම්කාරයා—ජේ. ඩබ්ලිව්. ඉරිස්සිත් මහත්මයා.	වත්ත	3 2 26
10200	ලේවකන්ද අද්දරවත්ත	රාජසන්තක	එම	2 1 2
7604	හතියම 952. ගොරඤ්ඤ වෙලදුව	කරන්දෙනිය. ඉල්ලුම්කාරයා—ඉලන්දුරිදේව සෙලා.	දෙනිය	3 3 25
7605	කන්දඅද්දර දෙනිය	මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැ.	එම	1 1 2
7606	කිරිපෙදවෙල	රාජසන්තක	එම	0 2 3
O 387	කන්දඅද්දර වත්ත	පී. එම්. විලෝන්වියා සහ වෙනඅය	වත්ත	0 2 30
X 387	දෙල්ගහඅද්දරව	රාජසන්තක	එම	0 1 8
Y 387	කන්දඅද්දරවත්ත	එම	එම	0 2 4
B 407	ගල්කැටියාවත්ත අද්දර කුඹුර	සිතියම 3,884. මාගල. හේවාහකුරු ඉසා	කුඹුර	2 0 9
C 407	වත්තඅද්දර කුඹුර	එම හෙත්දරියා	එම	4 3 4
D 407	එම වත්ත	එම	වත්ත	0 2 28
9588	වත්තඅද්දර කුඹුරේගොඩ	රාජසන්තක	එලිග ඉඩම	0 3 15
E 407	වත්තඅද්දර කුඹුර	හේවාහකුරු හුන්නා	කුඹුර	0 3 10
F 407	එම	සන්දියාහකුරු දිනෙසා	වත්ත	0 2 33
9589	එම	රාජසන්තක	එම	0 2 17
9590	වත්තේකුඹුරේවත්ත	එම	එම	0 3 20
9591	එම	එම	එම	0 3 2
G 407	ඔහාරවලලගකුඹුර	කුස්සාහකුරු අර්නියා සහ වෙන අය	කුඹුර	4 3 21
H 407	ඔහාරවලගොවා කුඹුර	පුන්විහකුරු ඩනෙසා	එම	0 1 37
9592	හොරකුඹුරගොවාදුව	රාජසන්තක	බැද්ද	3 3 30
I 407	ඔහාරවෙලගොවා කුඹුර	ජේදුරුහකුරු බබානියා සහ වෙන අය	කුඹුර	3 0 0
J 407	අභුච්චකකුඹුර	හේවාහකුරු අන්දිරියා සහ වෙනඅය	එම	1 0 0
9593	දෙල්ගහකුඹුර	රාජසන්තක	එම	2 2 20
9594	අද්දරගහකුඹුර	එම	එම	5 3 0
K 407	කටකරලගහකුඹුර	නොමිමාහකුරු එම්සා සහ වෙන අය	එම	1 2 7
9595	එම	රාජසන්තක	වි වැපිරීමට සුහසි	0 1 1
L 407	එම	පුන්විහකුරු සික්කේසුරු	කුඹුර	1 1 6
M 407	දෙහිගහඋඩුමුල්ල	රාජසන්තක	එම	7 1 28
9596	එම	රාජසන්තක	එම	0 2 9
N 407	අභුච්චකවෙල	ජේදුරුහකුරු අවුනේරිස්	එම	1 0 33
O 407	එම	එම ඔව්සවිදුගේ	එම	1 3 14
P 407	එම	කුසාහකුරු බබනා	එම	2 0 14
Q 407	අභුච්චකවෙල	හේවාහකුරු නන්දිරිස්	කුඹුර	6 2 4
R 407	එම	පුබියාහකුරු පොඩියා	එම	1 0 15
9597	එම	රාජසන්තක	එම	3 1 30
9598	එම	එම	එම	0 3 0
9599	එම කුඹුර	එම	එම	1 2 0
9600	එම	එම	එම	2 3 34

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්නා.	අන්දම.	මහක.
				අ. රු. ප.
9601	අළුගඟවෙල කුඹුර	රාජසත්තක	කුඹුර	3 0 0
9602	එම	එම	එම	1 1 23
9603	එම	එම	එම	2 0 12
9604	එම දෙකිස	එම	විවලට හොඳයි	7 1 18
9605	එම කුඹුර	එම	කුඹුර	2 1 18
9606	හුඹස්ගොඩැල්ලේ දෙකිස	එම	විවලට හොඳයි	1 3 2
9607	එම	එම	කුඹුර	1 1 26
9608	එම	එම	එම	2 2 29
9609	එම	එම	එම	3 0 38
9611	ඉදිගඟ උඩුමුල්ල	එම	විවලට හොඳයි	1 1 14
9612	එම	එම	කුඹුර	8 3 38
S 407	එම	හේවාගකුරු බිඹිසා	එම	8 3 23
9613	එම	රාජසත්තක	විවලට හොඳයි	0 2 16
T 407	ගවබැද්ද	කළුගඟකුරු සියයොරියා	කුඹුර	1 2 24
9615	ඉදිගඟ උඩුමුල්ල	ඉලන්දුරිදේව එන්යොරියා		
		සහ වෙන අය	එම	0 2 33
9617	එම කුඹුර	එම	කුඹුර	0 3 37
9618	එම	එම	එම	7 0 38
U 407	එම	එහකුරු ජනිසා	එම	1 0 29
V 407	එම	කළුගඟ කවිවෝ	එම	1 0 3
9619	එම	රාජසත්තක	එම	2 0 15
9620	එම දෙකිස	එම	විවලට හොඳයි	0 2 38
9621	එම	එම	එම	0 1 38
W 407	දෙල්ගඟවත්ත	බොලඳු හකුරු බිඹිසා	වත්ත	0 0 37
X 407	කෝට්ටුවෙල කුඹුරෙවත්ත	බොලඳු හකුරු බිඹිසා	වත්ත	0 2 30
Y 407	කෝට්ටුවෙල කුඹුරෙවත්ත	බොලඳු හකුරු බිඹිසා	වත්ත	0 2 19
Z 407	කෝට්ටුවෙල කුඹුර	පුන්චි හකුරු ඉසමා	කුඹුර	2 1 27
A 408	එම	ඉලන්දුරිදේව නන්යො	එම	1 2 6
B 408	එම	පුන්චි හකුරු රත්නි	එම	1 0 9
C 408	එම	රතේපුර හකුරු හේයොරියස්		
		සහ වෙන අය	එම	2 3 6
D 408	එම	ඉලන්දුරිදේව නන්යො	එම	1 0 8
9624	කෝට්ටුවෙල දෙකිස	රාජසත්තක	විවලට හොඳයි	2 3 24
E 408	කෝට්ටුවෙල කුඹුර	හේවාගකුරු දළසා සහ වෙන අය	කුඹුර	4 2 31
9626	එම උඩුමුල්ල	රාජසත්තක	විවලට හොඳයි	6 1 6
9627	කෝට්ටුවෙල කුඹුර	එම	කුඹුර	3 1 0
9628	එම උඩුමුල්ල	එම	විවලට හොඳයි	0 3 4
9630	පත්තගේවෙල බැද්ද	එම	එම	0 1 38
F 408	කෝට්ටුවෙල වත්ත	හේවාගකුරු ජුවා	වත්ත	0 0 33
G 408	එම	එම	එම	0 3 28
9631	එම	රාජසත්තක	බැද්ද	0 0 12
9632	කෝට්ටුවෙල උඩුමුල්ල	එම	විවලට හොඳයි	1 1 14
H 408	එම වත්ත	හේවාගකුරු සෙහේරියා	වත්ත	0 3 3
I 408	එම කුඹුර	බොලඳු හකුරු හිඹිබබා	කුඹුර	2 0 0
9633	එම	රාජසත්තක	එම	0 1 16
J 408	මිල්ලගඟ වත්ත	බොලඳු හකුරු හිඹිබබා	වත්ත	0 2 15
K 408	දෙල්ගඟවත්ත	ඉලන්දුරිදේව සියයොරියස්	එම	0 2 24
L 408	කෝට්ටුවෙල උඩුමුල්ලේ වත්ත	හේවාගකුරු කිරිනිනා	එම	0 3 31
9634	එම උඩුමුල්ල	රාජසත්තක	විවලට හොඳයි	1 2 13
9635	එම කුඹුර	එම	කුඹුර	3 3 21
9636	එම වත්ත	එම	හිස් බි	0 1 35
9637	එම කුඹුර	එම	අල හිටවිමට හොඳයි	0 1 5
M 408	කෝට්ටුවෙල උඩුමුල්ලේ වත්ත	ඉලන්දුරිදේව උබේරියා	වත්ත	0 2 4
N 408	එම	එම	අලහිටවිමට සහ එලවළුවලට	1 0 6
9638	එම කුඹුර	රාජසත්තක	කුඹුර	1 0 13
O 408	එම වත්ත	ගොම්මාගකුරු පොඩියා	වත්ත	0 1 14
9639	එම	රාජසත්තක	විවලට හොඳයි	0 1 28
9640	එම උඩුමුල්ල	එම	එම	0 3 4
9641	එම	එම	එම	7 2 11
P 408	එම	කුසගකුරු සන්දු	එම	0 3 5
Q 408	කෝට්ටුවෙල	කුසගකුරු කුසා	එම	0 3 38
9642	එම උඩුමුල්ල	රාජසත්තක	එම	1 1 16
R 408	එම	කුසගකුරු සුබා	කුඹුර	0 2 25
S 408	එම	පුන්චි හකුරු බිඳු	එම	0 3 39
T 408	එම	පුන්චි හකුරු සාදු	එම	0 3 26
U 408	එම	එම	එම	1 0 33
V 408	දෙඟිගඟ උඩුමුල්ල	කළුගඟකුරු බිඳු	එම	1 1 32

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත.
9644	ඉදිගහ උඩුමුල්ල	රජසත්තක	විවලට හොඳයි	0 2 32
9645	එම	එම	කුඹුර	3 3 13
9646	දෙල්ගහ උඩුමුල්ල	එම	එම	2 3 18
9647	ඉදිගහ උඩුමුල්ල	එම	එම	1 0 34
9648	එම	එම	වි වැපිරීමට හොඳයි	5 2 32

මෙම ඉඩම්ගැණුණු සම්පූර්ණයක් හිමිකරුවාගේ කියා කල්පනාකරණ අයවල් ඔවුන්ගේ පුරුදුම ඉඩම් විකුණන දවසේදී ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ඉදිරියේ ඔප්පුකරගිවීමට ඔහුගේ මෙහිත් දැනුම්දුන්නා ඇත.

මෙම ඉඩම් ගැණුණු වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල්වරයාගේද, විකිනීමේ කොන්දේසි ගැණුණු කාරණා ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුරාගමුවහත්සේගේ ආඥාවලෙස,
 ජී. නොඑල් වාසර්,
 මහසෙකුනාදිස් වම්ස.

No. 881, s. P.

Colonial Secretary's Office,
 Colombo, September 5, 1894.

ON Friday, October 19, 1894, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his Office at Ambalantota, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Giruwapattu east division of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,134.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
W 456	Mahadeniya	Nenuwahena Radage Danto	Hut and murunga	1 0 8
V 456	Mahadeniya and Mini-etiliya	Namaratna Samarapulige Wattuwa	do.	0 1 17
W 456	Minietiliya	Jotiratna Nekatige Kirinsuwa	do.	0 1 17
X 456	Do.	Pihile Nekatige Punchedi Bawa	do.	0 3 5
Y 456	Do.	Akorobabiliganidige Dingirissa	do.	0 3 3
10723	Do.	Crown	Open low land	1 2 21
Z 456	Do.	Hatagala Pansala	Paddy field	2 2 36
A 457	Do. and Hatagala	Sangharakkhita Terunnanse	do.	1 3 19
B 457	Hatagala	Edirisuriya Arachchi Patabendige Don Jiyan and others	do.	0 2 21
C 457	Do.	Edirisuriya Patabendige Dingihamy	do.	1 1 31
D 457	Do.	Arachchi Patabendige Davit	Native garden	0 1 12
E 457	Do.	Jawara Arachchige David	do.	0 2 19
F 457	Do.	Ranaweeragamage Don Siman	do.	0 2 1
G 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Davit	do.	0 2 9
10724	Do.	Crown	do.	0 1 25
H 457	Do.	Edirisuriya Patabendige Dingihami	do.	0 3 22
I 457	Do.	Manamalabendige Punchedi Baba	do.	0 2 5
J 457	Do.	Edirisuriya Arachchi Patabendige Babahami	do.	0 3 5
K 457	Do.	Don Saris Saranasin Edirisuriya	do.	0 3 2
L 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Mendias	do.	1 1 19
M 457	Do.	Arachchi Patabendige Kiri Appu	do.	1 0 16
N 457	Do.	Jawana Achchige Cecilhami	do.	0 0 6
O 457	Do.	Tikirahanadige Silunchihami	do.	0 0 21
10725	Do.	Crown	Jungle	1 0 37
10726	Do.	do.	do.	0 0 21
P 457	Do.	Leana Patabendige Singho Baba	Native garden	0 1 32
Q 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Jaian	do.	0 1 21
R 457	Do.	Jayawardana Amadoni Nongohamine	do.	0 1 21
S 457	Do.	Arachchi Patabendige Aberanhami	do.	0 2 15
T 457	Do.	Sodimanage Don Kostanhami	do.	0 2 1
U 457	Do.	Ranaweera Patabendige Konnehami	do.	0 1 28
V 457	Do.	Paramachige Don Lewis	do.	0 3 2
W 457	Do.	Totamuna Patabendige Don Davit	do.	1 0 16
X 457	Do.	Edirisuriya Patabendige Konnehami	do.	0 1 20
Y 457	Do.	Paramachige Lewishami	do.	0 1 5
Z 457	Hatagala and Minietiliya	Paramaccige Jando	do.	0 2 33
A 458	Hatagala	Ranaweera Patabendige Baba Sinho	do.	0 0 39
B 458	Hatagala and Minietiliya	Lamabadusuriya Patabendige Andris Appu	do.	0 1 20
C 458	Do.	Lamabadusuriyaparamachige Baban Appu	do.	0 2 0
D 458	Hatagala	Paramachige Don Appu	do.	0 1 24
E 458	Hatagala and Minietiliya	Sarana Edirisuriya Patabendige Babanhami	do.	0 1 32
F 458	Hatagala	Suriya Arachchige Salohami	do.	0 1 36

Preliminary plan 4,136.

G 458	Minietiliya	Samarasekara Vidane Patiranage Jamishami	do.	0 3 38
H 458	Minietiliya and Kivula	Urugamagamage Kaluappu	do.	0 1 4
I 458	Kivula	Samarasekara Vidane Patiranage Don Andris	do.	0 3 6
J 458	Kivula and Minietiliya	Wirasingunasekara Don Bastian	do.	1 0 9
K 458	Do.	Wirasin Patiranage Allis Appu	do.	1 0 10
L 458	Kivula	Don Bastian Wirasin Hitapu Officer	do.	1 0 22

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
M 458	Kivula	Wijenaika Kankanange Thomishami	Native garden	1	0	0
N 458	Do.	Abeysingama Achehige Don Andris	do.	0	1	25

NOTE.—Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 881, s. P.

වම් 1894 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ නිකායේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට උපජිවනපුරයේ විසිවන මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1894 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි දිනවූ සිකුරදා දවල් අම්බලන්තොට කවචේරියේදී කේර්මට හෝ විකිනීමට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ නැගෙනහිර හිරුවාපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබලි 50කි.

සියයට 4,134.

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහත.
				අ. ර. ප.
U 456	මහදෙනිය	නැවුමගේනරදගේ දන්තෝ	පැල සහ මුරුතා	1 0 8
V 456	එම සහ මිනිඇතිලිය	නමරත්නසමරප්පුලියේ වන්තුවා	එම	0 1 17
W456	මිනිඇතිලිය	ජෝතිරත්නනැකතිගේ කිරිත්සුවා	එම	0 1 17
X 456	එම	පිඟිලේනැකතිගේ පුම්බබා	එම	0 3 5
Y 456	එම	අකරෝබබලියනිනිගේ සිහිරියා	එම	0 3 3
10723	එම	රාජසන්තක	හිස් පාත්බිම	1 2 21
Z 456	එම	හානගල පන්සල	වි කුඹුර	2 2 36
A 457	එම සහ හානගල	සංසරක්ඛිත තෙරුන්තාන්සේ	එම	1 3 19
B 457	හානගල	එදිරිසූරියආරච්චි පටබැදිගේ දො. ජයන් සහ තවත්	එම	0 2 21
C 457	එම	එම පටබැදිගේ සිහිහාමි	එම	1 1 31
D 457	එම	ආරච්චිපටබැදිගේ දුවන්	වත්ත	0 1 12
E 457	එම	ජයවරආරච්චිගේ බේවිඬි	එම	0 2 19
F 457	එම	රතවීරගමගේ දො. සිමන්	එම	0 2 1
G 457	එම	එදිරිසූරියආරච්චි පටබැදිගේ දො. බේවිඬි	එම	0 2 9
10724	එම	රාජසන්තක	එම	0 1 25
H 457	එම	එදිරිසූරියපටබැදිගේ සිහිහාමි	එම	0 3 22
I 457	එම	මනපාලබත්දිගේ පුම්බබා	එම	0 2 5
J 457	එම	එදිරිසූරියආරච්චිපටබැදිගේබබේහාමි	එම	0 3 5
K 457	එම	දොසාරිස් සරණසිං එදිරිසූරිය	එම	0 3 2
L 457	එම	එදිරිසූරියආරච්චි පටබැදිගේ දො.මැන්දියස්	එම	1 1 19
M457	එම	ආරච්චිපටබැදිගේ කිරිඅප්පු	එම	1 0 16
N 457	එම	ජයවත්තආරච්චිගේ සියෙල්හාමි	එම	0 0 6
O 457	එම	විකිරිනන්තැදිගේ සිලිමිහාමි	එම	0 0 21
10725	එම	රාජසන්තක	බැද්ද	1 0 37
10726	එම	එම	එම	0 0 21
P 457	එම	ලියනපටබැදිගේ සිංකොබබා	සවදේසිකවත්ත	0 1 32
Q 457	එම	එදිරිසූරියආරච්චිපටබැදිගේ දො. ජයන්	එම	0 1 21
R 457	එම	ජයවර්ධනඅමඬොරු තොන්තො හාමිගේ	එම	0 1 21
S 457	එම	ආරච්චිපටබැදිගේ අබරත්තාමි	එම	0 2 15
T 457	එම	සේදීමානගේ දො. කොස්තන්හාමි	එම	0 2 1
U 457	එම	රතවීරපටබැදිගේ කොන්තේහාමි	එම	0 1 28
V 457	එම	පරච්චිගේ දො.බබ්බි	එම	0 3 2
W457	එම	තොටමුනපටබැදිගේ දො.දුවන්	එම	1 0 16
X 457	එම	එදිරිසූරිය පටබැදිගේ කොන්තේහාමි	එම	0 1 20
Y 457	එම	පරමාවිච්චිගේ එවිස්හාමි	එම	0 1 5
Z 457	හානගල සහ මිනිඇතිලිය	පරමාවිච්චිගේ ජන්දො	සවකීය වත්ත	0 2 33
A 458	හානගල	රණවීරපටබැදිගේ බබා සිකුණෙකුරු	එම	0 0 39
B 458	එම සහ මිනිඇතිලිය	ලමාබදුසූරියපටබැදිගේ අන්ද්‍රිය අප්පු	සවකීය වත්ත	0 1 20
C 458	එම	ලමාබදුසූරියපරමාවිච්චිගේ බබන්අප්පු	එම	0 2 0
D 458	හානගල	පරමාවිච්චිගේ දො.අප්පු	එම	0 1 24
E 458	එම සහ මිනිඇතිලිය	සරණසිං එදිරිසූරියපටබැදිගේ බබන්හාමි	එම	0 1 32
F 458	හානගල	සූරියආරච්චිගේ සලෝහාමි	එම	0 1 36

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
සිතියම 4,136.				
G 458	මිනිඇතිලිය	සමරසේකර විද්‍යාපතිරණගේ		
		ජෙමිස්හාමි	සමකිය වත්ත	0 3 38
H 458	එම සහ කිවුල	ඌරුගමගේ කබේඅප්පු	එම	0 1 4
I 458	කිවුල	සමරසේකර විද්‍යාපතිරණගේ දො.		
		අන්ද්‍රිස්	එම	0 3 6
J 458	එම සහ මිනිඇතිලිය	විරසිං ගුනසේකර දො. බස්නියන්	එම	1 0 9
K 458	එම	විරසිං පතිරනගේ අල්ලියඅප්පු	එම	1 0 10
L 458	කිවුල	දො. බස්නියන් විරසිං හිටපු ඔපිසර	එම	1 0 22
M 458	එම	විජේනායක කන්කානන්ගේ නො		
		මිස්හාමි	එම	1 0 0
N 458	එම	අබේසිං ගමාවිගේ දො. අන්ද්‍රිස්	එම	0 1 25

මේ ඉඩම්වලට උරුමයක් තිබෙනවාස කිසි කල්පනාකරණ අස විසින් උපඵජන්තකුමා ඉදිරියෙහි විසි තීරු දවසේදී ඔවුන්ගේ උරුමවල සාක්ෂි පෙන්වා සිටින්නට ඕනෑය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්වරුන්ට ප්‍රකාශයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ හමිමන්තොට උපඵජන්තකුමාන්ගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජ. නොඵල් වාකර්,
මහසෙක්‍රයාරිස් වමිහ.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,106, N.-W. P. Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Tuesday, November 6, 1894, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government by Minute of February 27, 1857.

Eighteen allotments of land situated in the Wannī hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 546.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
3756	Galgomuwa	Velrodda	Jungle	0	2 39
3757	Do.	do.	do.	7	3 12
3757 a	Do.	do.	do.	6	0 23
3758	Do.	do.	do.	4	0 27
3759	Do.	do.	do.	1	2 35
3760	Do.	do.	do.	2	2 31
3761	Do.	do.	do.	1	0 27
3762	Do.	do.	do.	0	1 20
3763 a	Do.	do.	do.	1	2 30
3763	Do.	do.	do.	5	1 28
3763 b	Do.	do.	do.	2	1 16
3763 c	Do.	do.	do.	2	1 0
3764	Do.	do.	do.	0	1 34
3765	Do.	do.	do.	0	1 10
3766 1/2	Do.	do.	do.	4	3 21
3767	Do.	do.	do.	2	1 22
V 191	Do.	Halapotta	Paddy	0	0 8
		Kahale	field	9	1 2
N 192	Do.	—	—	9	1 2

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,106, N.-W. P. වර්ෂ 1894 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස්වහන්සේගේ කන් කෝරුවේදීය.

ප්‍රකාශයට පත් කරනු ලබන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 6 වෙනි දින දවල් එකට කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වෘත්තීයව කුරුනෑගල පලාතේ වන්නිනන්පත් කුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැවෙලි දහ අටකි.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	
				අ. රු. ප.	මහත.
සිතියම 546.					
3756	ගල්ගමුව	වෙල්ලොද	කැලේ	0	2 39
3757	එම	එම	එම	7	3 12
3757 a	එම	එම	එම	6	0 23
3758	එම	එම	එම	4	0 27
3759	එම	එම	එම	1	2 35
3760	එම	එම	එම	2	2 31
3761	එම	එම	එම	1	0 27
3762	එම	එම	එම	0	1 20
3763 a	එම	එම	එම	1	2 30
3763	එම	එම	එම	5	1 28
3763 b	එම	එම	එම	2	1 16
3763 c	එම	එම	එම	2	1 0
8763 c	එම	එම	එම	0	1 34
3764	එම	එම	එම	0	1 34
3765	එම	එම	එම	0	1 10
3766 1/2	එම	එම	එම	4	3 21
3767	එම	එම	එම	2	1 22
V 191	එම	හලපොත්ත	කුඹුර	0	0 8
N 192	එම	—	—	9	1 2

නියම කරලනද මුදල අක්කරයක් රුපියල් 10. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන් රුල්ලන්තාන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ කුරුනෑගල ආණ්ඩුවේ ඵ්ජන්තකුමාන්ගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජ. නොඵල් වාකර්,
මහසෙක්‍රයාරිස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 173, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Tuesday, October 23, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.
Preliminary plan 392. Applicant—Mr. James Bisset.

Lot	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
1327	Galbokke	Bulugahapatana	Crown	Patana	106	1 0
1329	Do.	Mapitipatana	do.	Patana and forest	160	3 0
1332	Do.	do.	do.	do.	59	1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 173, P. OF U.

වමී 1894 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස් උත්තාන්තේසේසේ කන්තෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ජාත්‍යන්තර උත්තාන්තේසේසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1894 ක්වූ ඔක්තෝබර් මස 23 වෙනි දින වූ අභ්‍යරුවාද දවල් 12ට බදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලයේ වැල්ලවාස කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහිටීම 392. ඉල්ලුම්කාරයා—ජේ. බිසට් මහත්මයා.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නියන්තා.	අන්දම.	මහත.	
					අ.	රු. ප.
1327	ගල්බොක්ක	බුළුගහ පනත	ආණ්ඩුව	පනත	106	1 0
1329	එම	මාපිටිපනත	එම	පනත සහ කැලේ	160	3 0
1332	එම	එම	එම	එම	59	1 30

අක්කරයක් රූපියල් 10 සිට විකුනනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන් උත්තාන්තේසේසේ ද, විකුණුම ගැණ කාරණා උච්ච දිසාවේ ආණ්ඩුවේ ජාත්‍යන්තර උත්තාන්තේසේසේ ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වන්තේසේසේ ආඥාව ලෙස,
ජේ. නොඑල් වාකර්,
මහසෙනෙකාරීස් මමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 181, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

AT noon on Friday, October 19, 1894, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale, at Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land in Talapitagam pattuwa of Kadawatu korale.
Preliminary plan 2,649.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.	
					A.	R. P.
237	Mahagamayawatuhen	Galagama	G. Don Odris Appuhami	Chena and forest	4	1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 181, P. OF S.

වර්ෂ 1894 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ සිටින විටිපිටි ඉඩම් කට්ටියක්.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වන බිම්කොටස වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි සිකුරාදා දවල් සබරගමු දිසාවේ ඒජන්තලායෙන් විසින් රත්නපුරේ කවිවෙරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන ලද ඉඩමකි.

සබරගමු දිසාවේ කඩවතුකෝරලේ කලපිටගම පන්තුවේ පිහිටි ඉඩම් කට්ටියක්.

සිතියම 2,649.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
237	මහගමයාවතුහේන	ගලගම	ජී. දෙව් බිදිස් අප්පුහාමි.	මුකුළාන	4 1 30

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තමාණ ලාභයක් සඳහා වන විකිණීමේ කොන්දේසිය ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලායෙන් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර ලාභානන්වගන්සේගේ ආඥාවලෙස,
ජී. නොඵල් වාකර්,
මහසෙනෙවිවරයාගේ මහලය.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for continuing the work of the Dehiwala flood-outlet, to wit:— Preliminary plan 10,313. Village—Wellawatta, Palle pattuwa, Salpiti korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
S 708	Nugagahawatta, Kahatagahawatta, and Gorakagahawatta	Cocoanut garden with tiled house and outhouse	Hikkaduwege Charlis Fernando and Nadoris Fernando, of Wellawatta	1 0 2
T 708	Kahatagahawatta	Cocoanut garden	Dewapurage Marianu Fernando and seven others	0 0 4.50
U 708	Do.	do.	Dewapurage Francina Fernando and nine others	0 0 5
V 708	Do.	do.	Dewapurage William Fernando	0 0 9.25
W 708	Ambagahawatta	do.	Dewapurage Manuel Fernando	0 0 17
X 708	Kahatagahawatta	do.	Uduwera Bastian Fernando	0 0 7
Y 708	Do.	Cocoanut garden with tiled house, mud and cadjan outhouses, and well	Dewapurage Apalonia Fernando and Uduwera Bastiana Fernando	0 0 19.37
Z 708	Do.	Cocoanut garden	Wijepurage Louis Fernando and Carlina Fernando	0 1 10.25
A 709	Madangahawatta	do.	D. Abraham Fernando	0 0 3.50
B 709	Kahatagahawatta	Cocoanut garden with cadjan hut	D. Francina Fernando and four others	0 0 2.63
C 709	Do.	Cocoanut garden	D. Manno Fernando and three others	0 0 2.62
D 709	Do.	do.	D. Marianu Fernando	0 0 2.50
E 709	Do.	Cocoanut garden with cadjan shed	D. Manno Fernando	0 0 12.25
F 709	Do.	Cocoanut garden	Dewapurage Manuel Fernando and several others	0 0 4.75
G 709	Kongahawatta	do.	D. Abraham Fernando	0 0 4
H 709	Madangahawatta	Cocoanut garden with cadjan hut	Dewapurage Francina Fernando	0 0 24.62
I 709	Kahatagahawatta	Cocoanut garden	Hikkaduwege Sabochechi Fernando	0 0 7
J 709	Kongahawatta	Cocoanut garden with tiled house and part of mud hut	Bentotage Pedris Fernando and four others	0 0 15
K 709	Elabodawatta	Cocoanut garden	B. Pedris Fernando and Emanis Fernando	0 0 14

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on October 2, 1894, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
September 5, 1894.

E. ELLIOTT,
Acting Government Agent.

වි. 1876 ක්ව අවුරුද්දේ නොවෙර 3 වන අංශපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, එනම්:—දෙහිවල වතුරබිහින ඇල් වැඩ වැඩිදුර කරගන්නා වට මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වි. 1876 යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කරනිමෙන පාගාර්තු වල ප්‍රකාරයට කාරකවන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්සේගෙන් නිසි ආකාර මට අණලැබී තිබේ, එ ඉඩම්කම් :—

සිතියම 10,313. ගම—වැල්ලොවන්ත පල්ලේපන්තුවේ සල්පිටිකෝරලේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියත්තා.	මහත.
අ. රු. ප.				
S 708	හුගඟහවන්ත, කහට ගහ වන්ත සහ ගොරකහහවන්ත	උඵසෙවිලිකරපු ගෙයක් සහ කෙටොගුනිබෙන පොල්වන්ත	හික්කඩුවගේ වාර්ලස් ප්‍රනාන්දු සහ නදෙරිස් ප්‍රනාන්දු	1 0 2
T 708	කහටගහවන්ත	පොල්වන්ත	දේවපුරගේ මරියානු ප්‍රනාන්දු සහ තව හන්දෙනෙක්	0 0 4:50
U 708	එම	එම	දේවපුරගේ ප්‍රන්සිනා ප්‍රනාන්දු සහ තව 9 දෙනෙක්	0 0 5
V 708	එම	එම	දේවපුරගේ විලියම් ප්‍රනාන්දු	0 0 9:25
W 708	අඹගහවන්ත	එම	දේවපුරගේ මනුවෙල් ප්‍රනාන්දු	0 0 17
X 708	කහටගහවන්ත	එම	උඩුවරගේ බස්නියානාප්‍රනාන්දු	0 0 7
Y 708	එම	උඵසෙවිලිකරපු ගෙයක්ද, අතුමඩුවක් සහ ලිදක් නිබෙන පොල්වන්තක්	දේවපුරගේ අපොලෝනියා ප්‍රනාන්දු සහ උඩුවරගේ බස්නියානා ප්‍රනාන්දු	0 0 19:37
Z 708	එම	පොල්වන්ත	ප්ලේපුරගේ එවිස්ප්‍රනාන්දු සහ කර්ලියා ප්‍රනාන්දු	0 1 10:25
A 709	මාදන්ගහවන්ත	එම	ඩී. ඒබ්‍රහම් ප්‍රනාන්දු	0 0 3:50
B 709	කහටගහ වන්ත	පොල්අතුපැලක් නිබෙන පොල්වන්ත	ඩී. ප්‍රන්සිනා ප්‍රනාන්දු සහ තව හතරදෙනෙක්	0 0 2:63
C 709	එම	පොල්වන්ත	ඩී. මනෝ ප්‍රනාන්දු සහ තව තුන් දෙනෙක්	0 0 2:62
D 709	එම	එම	ඩී. මරියානු ප්‍රනාන්දු	0 0 2:50
E 709	එම	පොල්අතු මඩුවක් නිබෙන පොල්වන්ත	ඩී. මනෝ ප්‍රනාන්දු	0 0 12:25
F 709	එම	පොල්වන්ත	දේවපුරගේ මනුවෙල් ප්‍රනාන්දු සහ තවත් කීපදෙනෙක්	0 0 4:75
G 709	කෝන්ගහවන්ත	එම	ඩී. ඒබ්‍රහම් ප්‍රනාන්දු	0 0 4
H 709	මාදන්ගහවන්ත	පොල්අතු පැලක් නිබෙන පොල්වන්ත	දේවපුරගේ ප්‍රන්සිනා ප්‍රනාන්දු	0 0 24:62
I 709	කහටගහවන්ත	පොල්වන්ත	හික්කඩුවගේ සබෝවීම් ප්‍රනාන්දු	0 0 7
J 709	කෝන්ගහවන්ත	උඵගෙයක් සහ මැවිගහපු පැලක් නිබෙන පොල් වන්ත	බෙන්කොටගේ පේරිස් ප්‍රනාන්දු සහ තවත් 4 දෙනෙක්	0 0 15
K 709	ඇලබඩවන්ත	පොල්වන්ත	ඩී. පේරිස් ප්‍රනාන්දු සහ එමා නිස් ප්‍රනාන්දු	0 0 14

එබැවින් එඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවා පොදුපනයාට දැනගැන්ම සඳහ හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතනී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ව නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අස වි. 1894 ක්වූ ඔන්තෝමුවු මස 2 වෙනි දින එතේ කනිසමට කොළඹ කවිවෙරියේදී මාඉදිරිපිටට පැමින එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නේ ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුන් කියාසිටින්නේ ඕනෑවම මෙයින් දැනගත යුතුයි.

වි. 1894 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ කවිවෙරියේදීය. ඊ. එලියරි, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත මමා.

1876 ම භුරුඤ්ඡු 3 ම් ඉලකකුජ්ඣසුද්ධත්තිනු 7 ම පිරිවින පිරාකාරා ධෙඤ්ච්ඤාලොගුඤ්චාලොගායඤ්චාලාලොගො විසාලම.
මෙසලු ආණ්ඩුකරු වෙත මෙහි විවේචනා ඉ. ආ. පො.

පාඨමුක්ඛම ඉලකකම 10,313. උග්‍රිසි—වෙනගහවත.

ඡුණඹ.	කාරාණිවිනු ධෙච්චා.	විචාරම.	ඡු. ජාලාග්‍රිවිඤ්චා ධෙච්චා.
S 708	ඡුකකාච්චා, ඡුකකාච්චා විසාලම. චතඡුඡු, චකාරකකාච්චා ඉ. ආ. පො. ඡුඡු		

ඡු. ඡාලාග්‍රිවිඤ්චා ඡු. ඡාලාග්‍රිවිඤ්චා 1 0 2

நாடு.	காணியினது பெயர்.	வீவரம்.	உரிததாளியின பெயர்.	விசாலம்.
T 708	ககரகாவத்தை	தென்னந்தோட்டம்	தவபுரகேடரியானு பானு	0 0 4:50
U 708	சூடி	சூடி	நதுவு மறுபேரும்	0 0 5
V 708	சூடி	சூடி	த. பிரானசினு பானுந்த	0 0 9:25
W 708	அமபகாவத்தை	சூடி	வு மறுபேரும்	0 0 17
X 708	ககரகாவத்தை	சூடி	த. மனுவல பானுந்து	0 0 7
Y 708	சூடி	தென்னந்தோட்டம், ஓட்டு வீடு, மண ஓலை வெளி வீடுகள், கிணறு	த. அப்பலோனியா பானுந்து, உ. வஸ்தியான பானுந்து	0 0 19:37
Z 708	சூடி	தென்னந்தோட்டம்	வி. லூயிஸ் பானுந்து, காலினு பானுந்து	0 1 10:25
A 709	மடங்காவத்தை	சூடி	டி. ஆபிரகாம் பானுந்து	0 0 3:50
B 709	ககரகாவத்தை	தென்னந்தோட்டம், ஓலை வீடு	டி. பிரானசினு பானுந்து	0 0 2:63
C 709	சூடி	தென்னந்தோட்டம்	வு மறுபேரும்	0 0 2:62
D 709	சூடி	சூடி	டி. மனனே பானுந்துவு மறுபேரும்	0 0 2:50
E 709	சூடி	தென்னந்தோட்டம், ஓலை வீடு	டி. மரியானு பானுந்து	0 0 12:25
F 709	சூடி	தென்னந்தோட்டம்	த. மனுவல பானுந்துவு மறுபேரும்	0 0 4:75
G 709	கொங்காவத்தை	சூடி	டி. ஆபிரகாம் பானுந்து	0 0 4
H 709	மடங்காவத்தை	தென்னந்தோட்டம், ஓலை வீடு	த. பிரானசினு பானுந்து	0 0 24:62
I 709	ககரகாவத்தை	தென்னந்தோட்டம்	கி. சபோச்சி பானுந்து	0 0 7
J 709	கொங்காவத்தை	தென்னந்தோட்டம், ஓட்டு வீடு, மண வீட்டு பங்கு	வெ. பேதிரிஸ் பானுந்துவு மறுபேரும்	0 0 15
K 709	எலபடவத்தை	தென்னந்தோட்டம்	வே. பேகிரிஷ் பானுந்து, எமானிஸ் பானுந்து	0 0 14

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் ஆண்டுக்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிறுபதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எனணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுத்தமாய் விளம்பாடுசெய்கிறேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1894 ம் ஆண்டு ஜப்பசிமாசம் 2 ந் தேதியிலன்று 1 மணிக்கு கொழும்புக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படாத சத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தகளின் தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இத்தலை அவர்களிடத்திலு கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1894 ம் ஆண்டு பிரட்டாசின் 5 ந் உ.

ஈ. எலியற்,
அரசாட்சி ஏசுணறினவேலைப்பாப்பவா.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, viz., for continuing the work of the Dehiwala flood-outlet, to wit:—

Preliminary plan 10,313. Village—Wellawatta, Palle pattuwa, Salpiti korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
L 709	Elabodawatta	Cocoanut garden	Bentotage Harmanis Fernando	0 0 13:84
M 709	Do.	do.	Hikkaduwege Allis Fernando	0 0 11:25
N 709	Migahawatta	Cocoanut garden with houses	Hikkaduwege Sabochi Fernando and Louis Fernando	0 0 19:50
O 709	Elabodakahatagahawatta	Cocoanut garden	Bentotage Harmanis Fernando	0 0 8
P 709	Kahatagahawatta	Cocoanut garden with tiled house and part of mud hut	Hikkaduwege Harmanis Fernando	0 0 20:75
Q 709	Madangahawatta	Cocoanut garden with tiled house and cadjan water-closet	Dewapurage Francina Fernando and 1/2 by D. M. Ediriwira Mudaliyar by right of purchase at a Fiscal's sale	0 0 31

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
R 709	Migahawatta	Cocoanut garden	D. Nonachchi and three others	0	0 22-50
S 709	Kongahawatta	Cocoanut garden with tiled and cadjan houses	M. Harmanis Perera	0	0 39
T 709	Do.	Cocoanut garden	Marakkalage Pablinu Perera	0	0 13-25
U 709	Kahatagahawatta	do.	Hikkaduwege Salman Fernando	0	1 5
V 709	Do.	do.	Dewapurage Cornelis Fernando	0	0 15
Preliminary plan 10,314. Villages—Wellawatta and Kalubowila.					
W 709	Pamankaduwakum-burawatta	Cocoanut garden	W. Hendrick Botajoe	0	2 37-50
X 709	Do.	do.	V. A. William Sinho	0	0 19-25
Y 709	Migahawatta	do.	K. Don Martinus	0	0 18-75
Z 709	Do.	do.	O. Francis Perera Patmaperuma	0	2 1
A 710	Do.	do.	Dr. S. de Silva	0	0 30-50
B 710	Do.	do.	B. Charles Perera Appuhami	0	0 27
C 710	Do.	Cocoanut garden with tiled house and well	do.	0	0 36

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kacheheri on October 4, 1894, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kacheheri,
September 5, 1894.

E. ELLIOTT,
Acting Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—දෙහිවල වතුර බිහිනා ඇලේ වැඩ වැඩිදුර කරගන්නාම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂ 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරතිබෙන පාහාරවුවල ප්‍රකාරයට කාරකවත්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වත්වත්වන්නන්ගෙන් නිසි ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 10,313. ගම—වැල්ලෙවත්ත සල්පිටිකෝරලේ පල්ලේපත්තුමේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම නියෝනා.	මහත. අ. ර. ප.
L 709	ඇලබොඩවත්ත	පොල්වත්ත	බෙන්තොටගේ හර්මානිස් ප්‍රනාන්දු	0 0 13-84
M 709	එම	එම	හික්කඩුවගේ අල්ලිස් ප්‍රනාන්දු	0 0 11-25
N 709	මීගහවත්ත	පොල්වත්ත සහ ගෙවල්	හික්කඩුවගේ සබොවිච්චි ප්‍රනාන්දු සහ එවිස් ප්‍රනාන්දු	0 0 19-50
O 709	ඇලබොඩ කහවහ වත්ත	පොල්වත්ත	බෙන්තොටගේ හර්මානිස් ප්‍රනාන්දු	0 0 8
P 709	කහවහ වත්ත	උළු සෙවිලිකරපු ගෙසක් සහ මැවිගහපු ගෙසකින් පන්ගුවක් තිබෙන පොල් වත්ත	හික්කඩුවගේ හර්මානිස් ප්‍රනාන්දු	0 0 20-75
Q 709	මාදන්ගහවත්ත	උළු සෙවිලිකරපු ගෙසක් සහ අතුසෙවිලිකරපු කක්කුස්සිකක් තිබෙන පොල් වත්ත	දේවපුරගේ ප්‍රවේසිනා ප්‍රනාන්දු 1/3 පන්ගුවක් එදිරිවරමුදියන්ගේ පිස්කල් වෙන්දේසියක අරගත ඉල්ලීමකරනවා	0 0 31
R 709	මීගහවත්ත	පොල්වත්ත	ඩී. තෝනවිච්චි සහ තව තුන්දෙනෙක්	0 0 22-50
S 709	කෝන්ගහ වත්ත	උළු සහ අතු සෙවිලිකරපු ගෙවල් තිබෙන පොල් වත්ත	ඇම්. හර්මානිස් පෙරේරා	0 0 39
T 709	එම	පොල්වත්ත	මරක්කලගේ පබ්ලිනා පෙරේරා	0 0 13-25
U 709	කහවහ වත්ත	එම	හික්කඩුවගේ සල්මන් ප්‍රනාන්දු	0 1 5
V 709	එම	එම	දේවපුරගේ කොර්නේලිස් ප්‍රනාන්දු	0 0 15

සිතියම 10,314. වැල්ලෙවත්තේ සහ කළුබෝවිල.

W709	පාමන්කඩුව කුඹුර වත්ත	පොල්වත්ත	ඩබ්ලිව්. හෙන්ඩ්‍රික් බොනේජු	0 2 37-50
X 709	එම	එම	වී. ඒ. විලියම්සින්කෝෆ්	0 0 19-25
Y 709	මීගහවත්ත	එම	කේ. දෙව්මර්නිකස්	0 0 18-75
Z 709	එම	එම	බී. ප්‍රවේසිපෙරු පන්මපෙරුම	0 2 1
A 710	එම	එම	ඇස්. සී. සිල්වා දෙස්කර	0 0 30-50
B 710	එම	එම	බී. මාර්ලස් පෙරු අප්පුහාමි	0 0 27

නො. C 710	ඉඩමේ නම. මිගහවත්ත	අන්දම. පොල්වත්ත සහ උළුසේවිලිකරපු ගෙයක් සහ ලීදක්	අයිතිකම් කියවීම. බී. වාර්ලස් පෙර අප්පුහාමි	මග. අ. රු. ප. 0 0 36
-----------	-------------------	---	--	----------------------

එබැවින් ඉඩම් අයිතිකරුවන්ගේට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවිට පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැටිට වෙසින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණය අය වූ 1894 න්වු ඔක්තෝබර් මස 4 වෙනි දින දවල් එකේ කනිසවට කොලඹ කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට බිහිවීම වෙසින් දැනගත යුතුයි.

වෑ 1894 න්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොලඹ කවිවෙරියේදී. ඊ. එලියට්, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමිස.

1876 ම් (බ්‍ර) - තු 3 ම් ඔලකසසඳුනු 7 ම් පිරිවින පිරකාරම තෙතිවලි වෙග්ලවාරාප්පකාල ආණ්ඩු පතිරාභ්ගවෙසින් වෙග්ලවාරා පිනානා ස්පොලප්පම කාණියෙ අංතාවතු :-

පිරාතමපඳු ඔලකසස 10,313. ශ්‍රීසිසි—වෙග්ලවාරා.

නං. (L-M-N-O-P-Q-R-S-T-U-V-W-X-Y-Z-A-B-C)	කාණියෙ නම	විවරම	විවරම	විසාලම.
L 709	ආලපඳු	වෙග්ලවාරා	වෙ. කුමාරානිස පර	0 0 13.84
M 709	බුදු	බුදු	කී. අලවිස පාලානු	0 0 11.25
N 709	මිකකාවත	වෙග්ලවාරා	කී. ජයොසජ පාලානු	0 0 19.50
O 709	ආලපඳු	වෙග්ලවාරා	වෙ. කුමාරානිස පාලා	0 0 8
P 709	කකකාවත	වෙග්ලවාරා	කී. කුමාරානිස පාලානු	0 0 20.75
Q 709	මඳකකාවත	වෙග්ලවාරා	වෙ. පිරානිස පාලානු	0 0 31
R 709	මිකකාවත	වෙග්ලවාරා	කී. කුමාරානිස පාලා	0 0 22.50
S 709	කොඳකකාවත	වෙග්ලවාරා	කී. කුමාරානිස පාලා	0 0 39
T 709	බුදු	වෙග්ලවාරා	කී. පව්විනු පෙරෙරා	0 0 13.25
U 709	කකකකාවත	බුදු	කී. ජයමන පාලානු	0 1 5
V 709	බුදු	බුදු	වෙ. කොරානෙරිස පාලා	0 0 15
W 709	පිරාතමපඳු ඔලකසස 10,314. පඳුකවෙග්ලවාරා	වෙග්ලවාරා	වෙ. කුමාරානිස පාලා	0 2 37.50
X 709	බුදු	බුදු	කී. ආ. උව්විස පාලා	0 0 19.25
Y 709	මිකකාවත	බුදු	කී. කොරානෙරිස පාලා	0 0 18.75
Z 709	බුදු	බුදු	කී. පිරානිස පාලා	0 2 1
A 710	බුදු	බුදු	කී. ජයමන පාලා	0 0 30.50
B 710	බුදු	බුදු	කී. කුමාරානිස පාලා	0 0 27
C 710	බුදු	බුදු	කී. කුමාරානිස පාලා	0 0 36

එබැවින් ඉඩම් අයිතිකරුවන්ගේට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවිට පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැටිට වෙසින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණය අය වූ 1894 න්වු ඔක්තෝබර් මස 4 වෙනි දින දවල් එකේ කනිසවට කොලඹ කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට බිහිවීම වෙසින් දැනගත යුතුයි.

වෑ 1894 න්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොලඹ කවිවෙරියේදී. ආ. ආරාච්චි ඉසෙරින වෙග්ලවාරා.

කොලඹ කවිවෙරියේදී, 1894 ම් (බ්‍ර) පුරඳාසි 5 වෙනි දින.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the Harbour of Colombo, to wit :—

Preliminary plan 10,297. Village—Fishers' Hill in Ward No. 5 within the Municipality of Colombo.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
F 705	Madangahawatta	Bare land	Patankutige Maria Sala Fernando	0	0	11-75
F 705½	Do.	do.	Payiyagalage Martinu Fernando	0	0	2-75
F 705¼	Do.	do.	Patankutige Juan Fernando	0	0	1-25
G 705	—	Part of building and ground	Peter de Silva	0	0	1-12
L 705	Rukattanagahawatta	Two cocoanuts and others fruit trees	Joseph Fernando	0	0	8-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on October 5, 1894, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
September 11, 1894.

E. ELLIOTT,
Acting Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේ නොමිල රිච් ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට ඒකම :—කොළඹ වරාය වැඩිදියුණුකෙරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිලික පොරොන්දු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම:—

සිතිය 10,297 හම—කොළඹ නගරයතුළ පස්වෙනි කොට්ඨාසයේ සරාගොඩැල්ල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා	අ. රු. ප.
F 705	මාදන්ගහවත්ත	හිස්බිම	පව්වන් කුට්ටියේ ම	
F 705¼	එම	එම	රියාසලා ප්‍රනාන්දු	0 0 11-75
F 705½	එම	එම	පයිකාගලගේ මර්තී	
			හු ප්‍රනාන්දු	0 0 2-75
G 705	—	ගෙයින් පංඉවක් සහ බිම	පව්වන්කුට්ටියේ ජු	
L 705	රුක්අත්තහ ගහ වත්ත	පොල්ගස් දෙකක් සහ වෙනත් පලදරණ ගස්හැකි	වන් ප්‍රනාන්දු	0 0 1-25
			පීටර් ද සිල්වා	0 0 1-12
			ජෝසප් ප්‍රනාන්දු	0 0 8-75

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකරනිලික ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සෑම දෙනම නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය වූ 1894 ක්වූ මක්කෝබර් මස 5 වෙනි දින දෙනේ කනිසාවට කොළඹ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොට්ඨාසයේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් නමුත්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වෂී 1894 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දින කොළඹ කවිවේරියේදීය.

ඊ. එලියට්,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත මමිහ.

1876 ම් (බ්‍ර) - තු 3 ම ඉලක්ක ස්ථාන 7 ම පිරිවිණ් ප්‍රකාරයට කොළඹ පුනර්නාමය ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රදේශයක් පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා ප්‍රධානියාගේ අවධානයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සාධනය, අං. තාවයු:—

ප්‍රාථමිකව ඉලක්ක 10,297. ශ්‍රී ලංකා—මුහුණතුවාරය, කොළඹ පුනර්නාමය ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා.

නො.	කාණියිනු පෙරා.	විවරය.	උග්‍රිතනාගියිනු පෙරා.	ඉ. ආ. පෙ.
F 705	මාදන්ගහවත්ත	වෙනුච්චම	ප. ම. සාලා පාලානු	0 0 11-75
F 705¼	එම	එම	ප. මාදන්ගහ පාලානු	0 0 2-75
F 705½	එම	එම	ප. සුඛාන පාලානු	0 0 1-25
G 705	—	කඩදැමුණු පිටු	පීඨරා ජී. සිලවා	0 0 1-12
L 705	මුහුණතුවාරය	2 මෙහෙයුම්, වෙහෙයුම් මාර්ගයන්	ජොසප් පාලානු	0 0 8-75

ඉහත ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රදේශයක් පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා ප්‍රධානියාගේ අවධානයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සාධනය, අං. තාවයු:—

මෙහි මුහුණතුවාරයේ ඉහත ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රදේශයක් පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා ප්‍රධානියාගේ අවධානයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සාධනය, අං. තාවයු:—

කොළඹ පුනර්නාමය ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා,
1894 ම් (බ්‍ර) පුනර්නාමය ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා.

ආ. ආර්ථික,
කොළඹ පුනර්නාමය ක්‍රමයට අනුකූලව ක්‍රියාකරණය කිරීම සඳහා.

LAND RESUMPTION NOTICES.

WHEREAS all the allotment of land described in title plan 46,893, known as "Nunuvil Chempadu," situated in the village Mirusuvil in the parish of Elutumadduval in the Tenmaradchi division in the Jaffna District, Northern Province—bounded on the east by the property of Sinnatamby Kanapathy and brothers, Nakar Vairavy, Kantar Vairavy, Velauthar Kanapathy and shareholders, and Crown land; north by the property of Teivanai, wife of Kadirikamar, Vairamoto Kadirikamar, Kantar Tirumeny, Kantappan Sanmukam, Valliammai, wife of Vairavanatar, Putattampy Kanapathippillai, and Velauther Sithamparappillai and shareholders; west by Crown land and property of Vaity Nikkilan, Pedroe Nikkilan, Sinnatamby Vaitiampillai, Marian Santio, Marian Nikkilappillai and shareholders; and on the south by the property of Sayampunatar Asaippillai and road—containing in extent 175 acres 1 rood 25 perches more or less, which has been alienated by and on behalf of the Crown, appears to me to have been abandoned by the owner thereof for the last eight years and upwards; and whereas such owner or any person lawfully claiming under him cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me:

Now know all Men concerned that I, William Crofton Twynam, C.M.G., Government Agent of the Northern Province, by virtue of the powers vested on me by the Land Resumption Ordinance of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said land by any person having a right or able to establish a title thereto is made to me on or before August 31, 1895, the same will be resumed by the Crown in terms of the 3rd clause of the said Ordinance.

Given under my hand at Jaffna this 20th day of July, 1894.

W. C. TWYNAM, Government Agent.

சுருட பராவை கபவையே தீபத்தின்கீழே நெய்வளவில் கொடுக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

சுருட பராவை கபவையே தீபத்தின்கீழே நெய்வளவில் கொடுக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

வ. சி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

வி. சி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது. கி. பி. 1894 ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

1894 ம் ஆண்டு ஜூன் 20-ல் இவ்வாறு அறிவிக்கப்பட்டிருக்கின்ற பராவை திரும்பி விடுவதற்காக அறிவிக்கப்படுகிறது.

அரசாட்சி ஏசுண்டி.